

4

මිල, වැටුප්, සේවා නියුක්තිය සහ ඵලදායිතාවය

4.1 සමස්ත නිරීක්ෂණ

උද්ධමනය 2011 දී නෙවන වසරටත් අඛණ්ඩව තනි ඉලක්කමක මට්ටමෙහි පැවතිණි. ලක්ෂ්‍යමය උද්ධමනය සහ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය පිළිවෙළින් 2009 පෙබරවාරි මස සහ 2009 අගෝස්තු මස සිට තනි ඉලක්කමක මට්ටමෙහි පැවතිණි. කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය (කො.පා.මි.ද.) (2006/07=100) මගින් මනිනු ලබන වාර්ෂික සාමාන්‍ය උද්ධමනය, වසර අවසානයේ දී සියයට 6.7 ක් දක්වා අඩු වීමට පෙර 2011 වසරේ පෙබරවාරි මස සිට ක්‍රමිකව ඉහළ යමින් සැප්තැම්බර් මාසයේ දී එහි ඉහළම අගය වූ සියයට 7.2 දක්වා ළඟා විය. 2011 පෙබරවාරි මස සිට ඉහළ යාමේ උපතතියක් දැක්වූ ලක්ෂ්‍යමය උද්ධමනය 2011 අප්‍රේල් මාසයේ දී සියයට 8.9 දක්වා ළඟා වී ඉන් අනතුරුව අඩු වේගයකින් වර්ධනය වෙමින් දෙසැම්බර් මාසයේ දී සියයට 4.9 ක් වාර්තා කෙරිණි. ප්‍රධාන වගා බිම් ආශ්‍රිතව පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සැපයුමට ඇතිවූ බාධාවන්හි ප්‍රතිඵලයක් ලෙස මිල ගණන් ඉහළ යාම වසරේ මුල් මාස කිහිපය තුළ සාපේක්ෂව ඉහළ උද්ධමනයක් පැවතීමට ප්‍රධාන වශයෙන් හේතු විය. සැපයුම් දුෂ්කරතාවයන් හේතුවෙන් මිල ගණන් ඉහළ යාම තාවකාලික වුව ද, 2010 වසරේ පදනම පහළ අගයක පැවතීම හේතුවෙන් ලක්ෂ්‍යමය උද්ධමනයෙහි ඉහළ යාම මාස කිහිපයක් පුරා පැවතිණි. නව ද, වසර තුළ විශේෂයෙන්ම, එල්.පී. ගෑස් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදිත ආදියෙහි පරිපාලිත මිල ගණන් ඉහළ නංවමින් කළ සංශෝධන ද විවිධ තීව්‍රතාවයන්ගෙන් යුතුව සෘජුව සහ වක්‍රව උද්ධමනය මත බලපෑම් ඇති කළේය. වසර තුළ සිදු වූ මූර්ත වැටුප් ඉහළ යාම් ද ඉල්ලුම දෙසින් මිල ගණන් මත පීඩනයක් ඇති කළේය. කෙසේ

වුව ද, විනිමය අනුපාතය සාපේක්ෂව ස්ථාවර මට්ටමක පැවතීමත් සමග ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් පහළ මට්ටමක පැවතීම සහ දේශීය සැපයුම් තත්ත්වයන්හි සිදු වූ සැලකිය යුතු වර්ධනයන් 2011 දී උද්ධමනය පාලනය සඳහා උපකාරී විය. උද්ධමනය පිළිබඳ අපේක්ෂාවන් අඩු මට්ටමක පැවතීම ද පොදු මිල මට්ටම මත අනවශ්‍ය පීඩනයක් ඇති වීම මැඩපැවැත්වීමට ඉවහල් විය. මේ අතර, 2011 මාර්තු මස සිට ජූලි මස දක්වා අඛණ්ඩව ඉහළ යාමේ නැඹුරුවක් පෙන්නුම් කළ ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2011 අගෝස්තු මාසයේ දී සැලකිය යුතු ලෙස පහළ වැටුණු අතර, එම පහළ යාමේ නැඹුරුව අඛණ්ඩව පවත්වා ගනිමින් 2011 දෙසැම්බර් මස දී සියයට 4.7 දක්වා ළඟා විය. මෙයට සමගාමීව, 2011 සැප්තැම්බර් මාසය දක්වා ක්‍රමයෙන් ඉහළ නැගුණු වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය ඉන් පසුව අඛණ්ඩව අඩු වූ අතර, වසර අවසානයේ දී සියයට 6.9 ක් වාර්තා කෙරිණි.

රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයෙහිම සේවකයන්ගේ නාමික වැටුප් 2011 වසරේ දී ඉහළ ගියේය. අයවැය මගින් යෝජනා කරන ලද පරිදි ජීවන වියදම් දීමනාව සහ රාජ්‍ය අංශයේ සමහර සේවක කාණ්ඩ සඳහා ප්‍රදානය කෙරෙන විශේෂිත දීමනාව 2011 ජනවාරි මස සිට ඉහළ නැංවීම, රාජ්‍ය අංශයේ නාමික වැටුප් ඉහළ යාමට හේතු විය. අවිධිමත් පෞද්ගලික අංශයේ නාමික වැටුප් 2010 වසරට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩි විය. ඔවුන්ගේ මූර්ත වැටුප් ද ඉහළ නැගිණි. පඩි පාලක සභා මගින් වැටුප් පාලනය කෙරෙන විධිමත් පෞද්ගලික අංශයේ අවම වැටුප් ද නාමික වශයෙන් ඉහළ ගිය අතර, කර්මාන්ත හා වාණිජ අංශයේ සහ සේවා අංශයේ මෙම ඉහළ යාම වඩාත්

4

මිල, වැටුප්, සේවා නියුක්තිය සහ ඵලදායිතාවය

සැලකිය යුතු මට්ටමකින් සිදු විය. සංවිධිත පෞද්ගලික අංශයෙහි ඉහත කාණ්ඩ දෙකෙහි මූර්ත වැටුප්වල ද වැඩිවීම් වාර්තා විය. කෙසේ වුවද, කාමිකර්මාන්ත අංශයේ මූර්ත වැටුප් 2011 වසරේ දී පහළ වැටිණි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2010 වසර සමග සැසඳීමේ දී 2011 වසරේ විධිමත් පෞද්ගලික අංශයේ සමස්ත මූර්ත වැටුප් ප්‍රමාණ දර්ශකයෙහි සුළු පහළ යාමක් සිදු විය. නාමික වැටුප්වල සිදු වූ ඉහළ යාම, පොදු මිල මට්ටමෙහි වැඩිවීමට මුළුමනින්ම හිලවී වීම නිසා රාජ්‍ය අංශයේ සමස්ත වැටුප් ප්‍රමාණ දර්ශකය පසුගිය වසරේ පැවති මට්ටමෙහිම නොවෙනස්ව පැවතිණි.

සේවා වියුක්තිය අනුපාතය 2010 වසරේ පැවති සියයට 4.9 හි සිට 2011 වසරේ දී එහි වාර්තාගත අඩුම අගය වූ සියයට 4.2 දක්වා පහත වැටිණි. විවිධ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හරහා සිදු වූ පුළුල් පදනමක් සහිත ආර්ථික වර්ධනය වසර තුළ සේවා වියුක්තිය පහත හෙළීමට දායක විය. 2011 දී සේවා නියුක්තිය සංයුතියෙහි ප්‍රධාන කර්මාන්ත කාණ්ඩ අතර වෙනසක් ද දැකිය හැකි විය. ඒ අනුව, 2011 වසරේ දී මුළු සේවා නියුක්තියෙහි කාමිකර්මාන්ත සහ කර්මාන්ත අංශයන්හි දායකත්වය ඉහළ ගොස් ඇති අතර, සේවා අංශයෙහි දායකත්වය පහළ වැටී ඇත. කෙසේ වුවද, පසුගිය වසර කිහිපය තුළ ආර්ථික වර්ධනය කෙරෙහි විශාලතම දායකත්වය සැපයූ සේවා අංශය 2011 වසරේ දී ද වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උත්පාදනය කළේය. 2011 වසරේ දී තරුණ සේවා වියුක්තියෙහි ද සැලකිය යුතු පහළ යාමක් දැකිය හැකි විය. වැටුප් නොලබන පවුලේ සාමාජිකයන්, ස්වයං රැකියාවල නියුතු වූවන් සහ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැඩි දායකත්වයන් සමග 2011 වසරේ දී, සියලුම කාණ්ඩවලට අයත් සේවා නියුක්තියෙහි වර්ධනයක් සිදු විය. මේ අතර, පසුගිය වසර කිහිපය තුළ දැකිය හැකි වූ ශ්‍රම ඵලදායිතාවයෙහි වැඩිදියුණු වීම 2011 වසරේ දී ද අඛණ්ඩව පැවතිණි. විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාවෙහි සුළු අඩු වීමක් නිරීක්ෂණය කළ ද, විදේශ සේවා නියුක්තිය හරහා විදේශ විනිමය ඉපැයීම් මෙම වසරේ දී ද අඛණ්ඩව ඉහළ ගියේය.

4.2 මිල

මිල විචලනය සහ දායක වූ සාධක


කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය (කො.පා.මි.ද.)

ඉල්ලුම් සහ සැපයුම් පාර්ශවයන්හි සාධකවල සංයුක්ත බලපෑම හේතුවෙන් කො.පා.මි.ද. (2006/07=100) මගින් මනිනු ලබන පොදු මිල මට්ටම 2010 වසරට සාපේක්ෂව 2011 දී ඉහළ නැගිණි.

දර්ශකය නිරපේක්ෂ වශයෙන් 2010 දෙසැම්බර් මස පැවති 147.2 හි සිට 2011 දෙසැම්බර් මාසයේ දී 154.4 දක්වා දර්ශක අංක 7.2 කින් ඉහළ ගියේය. සියයට 6.7 ක ඉහළ යාමක් ලෙස වාර්තා වූ කො.පා.මි. දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය වෙනස නැතහොත් සාමාන්‍ය උද්ධමනය තුළින් මෙය තවදුරටත් පිළිබිඹු වේ. වසරේ මුල් මාස තුන තුළ දී වාර්ෂික සාමාන්‍ය උද්ධමන අනුපාතය සියයට 6 හි පමණ පැවති අතර, ඉන්පසු අඛණ්ඩව ඉහළ යමින් 2011 සැප්තැම්බර් මාසයේ දී සියයට 7.2 ක ඉහළ අගයක් කරා ළඟා විය. අනතුරුව, 2011 දෙසැම්බර් මස දී සියයට 6.7 දක්වා එය ක්‍රමිකව අඩු විය. ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය, 2011 මුල් සිව් මස තුළ ඉහළ යාමේ උපනතියක් පෙන්නුම් කරමින් අප්‍රේල් මාසයේ දී ඉහළම මට්ටම වූ සියයට 8.9 දක්වා ළඟා වූ අතර, 2011 දෙසැම්බර් මාසයේ දී සියයට 4.9 දක්වා පහත වැටිණි.

සමස්ත දර්ශකය තුළ ආහාර හා මධ්‍යසාර නොවන පාන අයත් උප දර්ශකය දරණ ප්‍රමුඛතාවය හේතුවෙන් 2011 වසරේ දී උද්ධමනය බොහෝ දුරට මෙම උප දර්ශකයෙහි වෙනස්වීම්වලට සමගාමීව විචලනය විය. කො.පා.මි. දර්ශකයෙහි වැඩිම බරතැබුම වූ සියයට 41 ක් වන ආහාර හා මධ්‍යසාර නොවන පාන අයත් උප දර්ශකය, වසර තුළ සමස්ත කො.පා.මි. දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය වෙනස කෙරෙහි සියයට 60 ක දායකත්වයක් සැපයීය. 2011 ජනවාරි මස දී සියයට 7.1 ක වේගයකින් ඉහළ ගිය ආහාර උප දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය වෙනස, 2011 අගෝස්තු මාසයේ දී සියයට 10.7 ක ඉහළම මට්ටමට ළඟා වී ඉන්පසු 2011 දෙසැම්බර් මාසයේ දී සියයට 8.8 දක්වා පහළ වැටිණි. වසර අග දී ආහාර උප දර්ශකයේ ලක්ෂ්‍යමය ඉහළ යාම සියයට 2.5 ක් විය. සලකා බලනු ලබන කාලපරිච්ඡේදයේ දී

4.1 රූප සටහන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකය (2006/07 = 100)



විශේෂ සටහන 9

කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයෙහි පදනම් කාලපරිච්ඡේදය 2006/2007 ලෙස සංශෝධනය කිරීම

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2007 නොවැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයෙහි (කො.පා.මි.ද.) පදනම් වර්ෂය 1952 හි සිට 2002 දක්වා සංශෝධනය කළේය. මෙම අවස්ථාවේ දී, කාලයත් සමග පාරිභෝගික වරණයෙහි සිදුවන වෙනස්කම් නිරූපණය කෙරෙන පරිදි, වසර පහකට වරක්, කො.පා.මි. දර්ශකයෙහි පදනම නැවත සැකසීමට තීරණය කෙරිණි. ඒ අනුව, 2011 දී ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කො.පා.මි. දර්ශකයෙහි පදනම් කාලපරිච්ඡේදය 2006/07 ලෙස සංශෝධනය කරන ලදී. පදනම් වර්ෂ සංශෝධනය මගින්, නව පදනම් කාලපරිච්ඡේදයට අදාළ පරිභෝජන රටාවන් පිළිබිඹු වන පරිදි, භාණ්ඩ හා සේවා පැසෙහි අයිතමයන් සඳහා වෙන් වූ බර තැබීම් යාවත්කාලීන කිරීම, නව අයිතමයන් ඇතුළත් කිරීම සහ පවතින අයිතමයන් ඉවත් කිරීම සඳහා අවස්ථාව සැලසේ. ඒ අනුව, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් 2006/07 කාලපරිච්ඡේදයේ දී පවත්වන ලද කුටුම්භ ආදායම් හා වියදම් සමීක්ෂණය පදනම් කර ගනිමින් කො.පා.මි. දර්ශකයෙහි බර තැබීම් සංශෝධනය කෙරිණි. මෙම සංශෝධනයත් සමග පදනම් වර්ෂය 2002 වූ කො.පා.මි.ද. ශ්‍රේණිය 2011 මැයි මස සිට අත්හිටුවූ අතර, 2011 ජුනි මස සිට කො.පා.මි.ද. (2006/07=100) හි නව ශ්‍රේණිය හඳුන්වා දෙන ලදී.

කො.පා.මි. දර්ශකය, නිල පාරිභෝගික මිල දර්ශකය ලෙස අඛණ්ඩව පැවතුණු අතර, එය අදාළ අවස්ථාවන්හි දී සේවකයන් හට ගෙවිය යුතු ජීවන වියදම් දීමනාව තීරණය කිරීමට ද භාවිතා වේ. කො.පා.මි. දර්ශකය පොදු මිල මට්ටම මිනුම් කිරීමටත්, ඒ මගින් විවිධ ප්‍රතිපත්ති සැකසුම් සඳහා ඉඟි ලබා දෙන මූලික සාර්ව ආර්ථික දර්ශකයක් වන

උද්ධමනය මැනීමටත් යොදා ගන්නා බැවින් යාවත්කාලීන කුටුම්භ වියදම් රටා නිරූපණය කරනු ලබන කො.පා.මි. දර්ශකයෙහි අදාළ බව සහ නියෝජනාත්මක බව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, මිල දර්ශකවල පදනම ක්‍රමවත්ව නැවත සැකසීම, ප්‍රතිපත්ති සැකසීමෙහිලා ඉතා වැදගත් වේ. කො.පා.මි.ද. (2006/07=100) හි ප්‍රධාන ලක්ෂණ කො.පා.මි.ද. (2002=100) සමග සසඳමින් වි.ස. 9.1 සංඛ්‍යා සටහනෙහි දක්වා ඇත.

2002 පදනම් වර්ෂය සහිතව සකස් කරන ලද සංශෝධනයේ දී මෙන්ම පදනම් කාලපරිච්ඡේදය 2006/07 වන භාණ්ඩ හා සේවා පැස ද ජාතික ආදායම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ වැඩපිළිවෙල (UN System of National Accounts) හඳුන්වා දෙන ලද “අරමුණ අනුව පුද්ගල පරිභෝජන වර්ගීකරණය” (Classification of Individual Consumption by Purpose) පදනම් කර ගනිමින් වර්ගීකරණය කෙරිණි. භාණ්ඩ පැසෙහි අයිතම සංඛ්‍යාව 334 හි සිට 373 දක්වා ඉහළ නැංවුණු අතර, කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි පිහිටි මිල රැස් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 12 සිට 14 දක්වා ඉහළ නැංවිණි. “අරමුණ අනුව පුද්ගල පරිභෝජන වර්ගීකරණය” ට අනුව නව කාණ්ඩයක් ලෙස ඇතුළත් කෙරුණු “හෝටල් සහ අවන්හල්” ඇතුළුව මුළු කාණ්ඩ සංඛ්‍යාව 11 ක් විය. නව දර්ශකයට අයත් මෙම නව කාණ්ඩය කො.පා.මි.ද. (2002=100) හි පැවති “පිටතින් මිලදී ගන්නා ආහාර” කාණ්ඩයට සමාන වන අතර, එහෙයින් ඒ සමග සැසඳිය හැකි වේ.

පදනම් කාලපරිච්ඡේදය සංශෝධනය කිරීමත් සමග කො.පා.මි. දර්ශකයෙහි බර තැබුම් ව්‍යුහය වෙනස් විය. ඒ අනුව, විශාලතම උප කාණ්ඩය වන

සංඛ්‍යා සටහන වි.ස. 9.1

කො.පා.මි.ද. (2002=100) සහ කො.පා.මි.ද. (2006/07=100) ප්‍රධාන ලක්ෂණ

මූලික අංග	කො.පා.මි.ද. (2002=100)	කො.පා.මි.ද. (2006/07=100)
පදනම් කාලපරිච්ඡේදය	2002	2006/07
විමර්ශිත ජනගහනය	සියලුම නගර	සියලුම නගර
භූගෝලීය ආවරණය	කොළඹ දිස්ත්‍රික්කය	කොළඹ දිස්ත්‍රික්කය
නියැදි ප්‍රමාණය	කුටුම්භ 1,300	කුටුම්භ 1,200
මිල රැස් කිරීමේ මධ්‍යස්ථාන (අ)	12	14
අයිතම ගණන	334	373
භාණ්ඩ පැසෙහි මුළු වටිනාකම (රු.)	17,996.38	27,972.11

(අ) කො.පා.මි.ද. (2002=100) යටතේ පැවති පිටකොටුව, මරදන, වැල්ලවත්ත, දෙමටගොඩ, ගුන්නිපාස්, බොරැල්ල, කිරුලපන, දෙතිවල, කෝට්ටේ, නුගේගොඩ, කොළොන්නාව සහ රත්මලාන යන මිල රැස් කිරීමේ මධ්‍යස්ථාන 12 ට අමතරව, කො.පා.මි.ද. (2006/07=100) සඳහා රත්මලාන සහ නාරාහේන්පිට යන විශේෂ ආර්ථික මධ්‍යස්ථාන ද ඇතුළත් කර ඇත.

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

4
මිල, වැටුප්, සේවා ගිණුම්කිහි සහ වලදාසිභාවය

“ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග” අයත් උප කාණ්ඩයෙහි බර තැබුම මින් පෙර දර්ශකයෙහි පැවති සියයට 46.7 හි සිට නව දර්ශකයෙහි සියයට 41 දක්වා පහළ වැටී ඇත. තව ද, සෞඛ්‍යය, විනෝදාත්මක හා සංස්කෘතික සහ අධ්‍යාපන ආදියෙහි බර තැබුම්වල අඩු වීමක් වාර්තා වූ අතර, අනෙකුත් සියලුම උප කාණ්ඩයන්හි බර තැබුම්වල ඉහළ යාමක් වාර්තා විය.

පදනම් කාලපරිච්ඡේද දෙකට අදාළ කො.පා.මි. දර්ශකයන්හි ප්‍රධාන කාණ්ඩවල බර තැබුම් වී.ස. 9.2 සංඛ්‍යා සටහනෙහි දක්වා ඇත.

ප්‍රධාන වශයෙන්ම ප්‍රතිපත්ති තීරණ සඳහා යොදා ගනු ලබන මූලික උද්ධමන දර්ශකය දැනට ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඒ සමගම සංශෝධනය කරන ලදී. ඒ අනුව, සමස්ත කො.පා.මි.ද. පැසෙන් ආහාර සහ බලශක්ති අයිතමයන් මුළුමනින්ම ඉවත් කරනු වෙනුවට නැවුම් ආහාර, බලශක්ති, ප්‍රවාහන, සහල් සහ පොල් යන අයිතමයන් ඉවත් කිරීමෙන් නව මූලික උද්ධමන දර්ශකය ගණනය කරනු ලැබේ. මූලික උද්ධමනය ගණනය කිරීම සඳහා භාවිතා කරනු ලබන භාණ්ඩ පැස සමස්ත දර්ශකයෙන් සියයට 65 ක් පමණ නියෝජනය කරයි.

සංඛ්‍යා සටහන
වී.ස. 9.2 **ප්‍රධාන කාණ්ඩ අනුව කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ හරිතයන්**

කාණ්ඩය	කො.පා.මි.ද. පදනම: 2002=100 (%)	කො.පා.මි.ද. පදනම: 2006/07=100 (%)
1. ආහාර හා මධ්‍යසාර නොවන පාන වර්ග	46.71	41.03
3. රෙදිපිළි සහ පාවහන්	3.08	3.14
4. නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන	18.29	23.72
5. ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ සහ ගෘහ ඒකක නඩත්තු කටයුතු	3.22	3.60
6. සෞඛ්‍යය	4.18	3.16
7. ප්‍රවාහන	9.47	12.26
8. සන්නිවේදන	4.42	4.75
9. විනෝදාත්මක හා සංස්කෘතික	2.18	1.50
10. අධ්‍යාපන	5.79	3.94
12. විවිධ භාණ්ඩ හා සේවා	2.65	2.89
එකතුව	100.00	100.00

මූලය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

පරිප්පු, බිත්තර, ලොකු එෂු, රතු එෂු, පොල් සහ පොල් තෙල් වැනි ප්‍රධාන අයිතමයන්ගේ මිල ගණන් පහළ ගිය ද නැවුම් එළවළු, පළතුරු, මත්ස්‍ය හා මුහුදු ආහාර, මස්, පාන්, ධාන්‍ය, කිරිපිටි, කුළුබඩු සහ පිටතින් මිලදී ගන්නා ආහාර වර්ගවල මිල ඉහළ යාම, ආහාර උප දර්ශකයේ මෙම ඉහළ යාමට දායක විය.

වෙළෙඳපොළෙහි ප්‍රමාණවත් පරිදි තොග පැවතීම මෙන්ම රජය මගින් 2010 දෙසැම්බර් මස සිට සහල් මත ඉහළ මිල සීමාවන් පැනවීම, 2011 වසර තුළ සහල්වල සාමාන්‍ය මිල පහළ මට්ටමක පවත්වා ගැනීමට ඉවහල් විය. 2010 සමග සැසඳීමේ දී 2011 වසරෙහි වී නිෂ්පාදනය සියයට 9.9 ක අඩු වීමක් වාර්තා කළ ද, සාමාන්‍ය වශයෙන් ගත් විට, සහල්වල මිල පෙර වසරට සාපේක්ෂව 2011 වසරේ දී සියයට 2.6 කින් පහත වැටිණි. ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශවල පැවති අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් මහ කන්නයේ අඩු අස්වැන්නක්

ලැබීමෙහි ප්‍රතිඵලයක් ලෙස 2011 පෙබරවාරි සහ මාර්තු මාසවල දී සියලුම වර්ගවල සහල් මිල ගණන් ඉහළ ගිය ද, ඉන් අනතුරුව සැප්තැම්බර් මස දක්වා කාලය තුළ මිල ගණන් පහළ වැටීමක් දක්නට ලැබුණි. යල කන්නයේ නෙළාගත් ඉතා සරු වී අස්වැන්න දේශීය සහල් සැපයුම වැඩි දියුණු කිරීමටත්, ඒ මගින් එහි මිල ගණන් පහළ හෙළීමටත් උපකාරී විය. කෙසේ වුව ද, සෘතුමය සාධක හේතුවෙන් වසර අවසානය වනවිට එහි සුළු වශයෙන් ඉහළ යාමේ නැඹුරුවක් දක්නට ලැබිණි.

2011 වසරේ දී උඩරට හා පහත රට සියලුම එළවළු සහ පලා වර්ගවල මිල ගණන් ඉහළ ගිය අතර, මෙම ඉහළ යාම සඳහා ප්‍රධාන නිෂ්පාදන ප්‍රදේශවල පැවති අධික වර්ෂාව සහ ගංවතුර හේතුවෙන් වසර මුල පැවති සැපයුම් හිඟතාවයන් හේතු විය. කෙසේ වුවද, එළවළු සැපයුමෙහි සිදුවූ වර්ධනයන් සමග

4.1 සංඛ්‍යා සටහන **මිල දර්ශකවල වෙනස්වීම්**

දර්ශකය	දර්ශකයේ සාමාන්‍යය			ලක්ෂ්‍යමය ප්‍රතිගත වෙනස		වාර්ෂික සාමාන්‍ය ප්‍රතිගත වෙනස	
	2009	2010	2011 (අ)	2010 දෙසැ./ 2009 දෙසැ.	2011 දෙසැ./ 2010 දෙසැ. (අ)	2010/2009	2011/2010 (අ)
කො.පා.මි.ද. (2006/07=100)	133.6	141.9	151.5	6.8	4.9	6.2	6.7
තොග මිල දර්ශකය (1974=100)	3,500.9	3,893.0	4,306.5	17.6	-6.1	11.2	10.6
ද.දේ.නි. අවධානය	315.8	338.9 (ආ)	365.4	-	-	7.3	7.8

(අ) තාවකාලික
(ආ) සංශෝධිත

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව

අප්‍රේල් මස සිට එළවළු මිල ගණන් සැලකිය යුතු ලෙස පහළ යාම ඇරඹුව ද, සෘතුමය සාධක හේතුවෙන් වසර අවසානය වන විට එම මිල ගණන් ක්‍රමිකව ඉහළ ගියේය. ඉහත මිල වර්ධනයන්ගේ සමස්ත බලපෑමෙහි ප්‍රතිඵලයක් ලෙස 2010 වසරට සාපේක්ෂව 2011 වසරේ දී එළවළුවල බරතැබූ සාමාන්‍ය මිල සියයට 7.4 කින් ඉහළ නැගිණි. මේ අතර, පොල් නිෂ්පාදනයෙහි ඉහළ යාමක් සිදු වුවද, පොල් සහ පොල් තෙල්වල සාමාන්‍ය මිල ගණන් 2010 වසරට සාපේක්ෂව 2011 වසරේ දී පිළිවෙළින් සියයට 24.7 කින් හා සියයට 27.8 කින් වැඩි විය. 2010 වසර සමග සැසඳීමේ දී 2011 වසරේ රතු එෆ්ෂු සහ අර්තාපල්වල දේශීය මිල ගණන් ද සාමාන්‍ය වශයෙන් පිළිවෙළින් සියයට 61.9 කින් සහ සියයට 10.5 කින් ඉහළ ගිය අතර, ලොකු එෆ්ෂුවල දේශීය මිල සියයට 5.9 කින් පහළ වැටිණි. කෙසේ වුවද, 2011 ජනවාරි සහ 2011 දෙසැම්බර් අතර කාලයේ දී ලොකු එෆ්ෂු සහ රතු එෆ්ෂු මිල ගණන් පිළිවෙළින් සියයට 35.0 කින් සහ සියයට 63.9 කින් පහළ ගියේය.

ඉල්ලුම ඉහළ යාම සහ වෙනස්වන කාලගුණික තත්ත්වයන් සමග සැපයුම උච්චාවචනය වීම හේතුවෙන්, සාමාන්‍ය වශයෙන් ගත් කල, අලුත් මාළු සහ මුහුදු ආහාරවල මිල ගණන් පෙර වසරට වඩා ඉහළ මට්ටමක පැවතිණි. 2011 වසරේ දී මත්ස්‍ය නිෂ්පාදනයෙහි සියයට 15.6 ක වර්ධනයක් සිදු වුව ද, එම වසරේ දී අලුත් මාළුවල බරතැබූ සාමාන්‍ය මිල සියයට 5.1 කින් ඉහළ ගියේය. 2010 වසරට සාපේක්ෂව 2011 දී බොහෝ මාළු වර්ගවල මිල ගණන් සියයට 0.4 සිට සියයට 13.4 දක්වා පරාසයක ඉහළ යාමක් වාර්තා කළේය. කෙසේ වුවද, හිතකර කාලගුණික තත්ත්වයන් සමග සෘතුමය සාධකවල බලපෑම නිසා පෙබරවාරි සිට අප්‍රේල් දක්වා සහ සැප්තැම්බර් සිට නොවැම්බර් දක්වා කාලවල දී මාළු මිල ගණන්වල පහළ යාමක් දක්නට ලැබිණි. මාළු මිල ගණන් ඉහළ යාමට සමගාමීව සියලුම වර්ගයේ කරවල මිල ගණන් ද ඉහළ යාමක් දක්නට ලැබිණි.

මේ අතර, කුකුළු මස් සහ බිත්තර මිල ගණන් සාමාන්‍ය වශයෙන්, 2011 වසරේ දී පිළිවෙළින් සියයට 3.4 කින් සහ සියයට 13.3 කින් පහළ වැටිණි. දේශීය සැපයුම වර්ධනය වීම හේතුවෙන් 2011 වසරේ ජනවාරි සිට දෙසැම්බර් අතර කාලයේ දී බිත්තර මිල ගණන් සියයට 28.4 කින් සැලකිය යුතු ලෙස පහළ වැටිණි.

ප්‍රධාන වශයෙන්ම, මෑත කාලීන භූ-දේශපාලනික අවිනිශ්චිතතාවයන් සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ සැපයුම් පිළිබඳව ප්‍රත්‍යක්ෂ අවදානම් හේතුවෙන් හටගත් සැපයුම් අවහිරතාවයන් නිසා ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන්වලට සමගාමීව ඉන්ධන හා එල්.පී. ගෑස් මිල ගණන් වසර තුළ අවස්ථා කිහිපයක දී වැඩිවන පරිදි සංශෝධනය කිරීම, පොදු මිල මට්ටම මත සෘජු හා වක්‍ර ලෙස බලපෑවේය. බොර තෙල් බැරලයක ආනයනික මිල 2011 ජනවාරි මස පැවති එ.ජ.ඩොලර් 95.33 සිට 2011 අප්‍රේල් මස දී එ.ජ.ඩොලර් 119.45 ක ඉහළම මට්ටම කරා ළඟා වූ අතර, සැලකිය යුතු උච්චාවචනයන්ට ලක් වෙමින් වුවද, වසර අග දී එ.ජ.ඩොලර් 110.57 දක්වා ක්‍රමිකව පහළ වැටිණි. මේ අනුව, ආනයනික බොර තෙල් බැරලයක සාමාන්‍ය මිල 2010 වසරේ පැවති එ.ජ.ඩොලර් 79.52 හි සිට 2011 දී එ.ජ.ඩොලර් 108.59 දක්වා සියයට 36.6 කින් පමණ ඉහළ යාම දේශීය ඉන්ධන මිල ඉහළ නැංවීමට හේතු විය. මෙම මිල ගැලපුම්වල ප්‍රතිඵලයක් ලෙස, 2011 වසරේ දී ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ලීටරයක මිල පිළිවෙළින් සියයට 15.1 ක්, සියයට 19.1 ක් සහ සියයට 39.2 ක් බැගින් ඉහළ නැංවිණි. මෙම මිල සංශෝධන, විශේෂයෙන්ම, ඩීසල් මිල ඉහළ නැංවීම මගින් නිෂ්පාදන පිරිවැය හා ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හරහා හාණ්ඩුවල සිල්ලර මිල මත අහිතකර බලපෑම් ඇති විය. 2011 ජූලි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි බස් ගාස්තු ද සියයට 7.6 කින් ඉහළ නැංවිණි. මේ අතර, කිලෝග්‍රෑම් 12.5 ක් බරැති ලාෆ් සහ ලිට්ටෝ යන දෙවර්ගයේම එල්.පී. ගෑස් සිලින්ඩරයක මිල ද 2011 වසර තුළ අවස්ථා කිහිපයක දී ඉහළ දැමිණි. ඉහත

4

මිල, වැටුප්, සේවා නියුක්තිය සහ ඵලදායිතාවය

4.2 සංඛ්‍යා සටහන

ආනයනික සහ දේශීයව නිෂ්පාදිත ප්‍රධාන අයිතමයන්ගේ සිල්ලර මිල ගණන්

අයිතමය	ඒකකය	කො.පා.මි.ද. (2006/07=100) හරිත%	මිල රු.						ප්‍රතිශත වෙනස			
			වාර්ෂික සාමාන්‍යය			2009 දෙසැ.	2010 දෙසැ.	2011 දෙසැ. (අ)	වාර්ෂික සාමාන්‍යය		ලක්ෂ්‍යමය	
			2009	2010	2011 (අ)				2010/2009	2011/2010 (අ)	2010 දෙසැ./2009 දෙසැ.	2011 දෙසැ./2010 දෙසැ. (අ)
දේශීය												
සම්බා සහල්	කි.ග්‍රෑ.1ක්	1.96	72.66	72.05	68.38	77.54	72.30	68.19	-0.8	-5.1	13.4	-6.8
රතු කැකුළු සහල්	,,	0.85	62.53	60.14	57.27	65.55	59.19	56.80	-3.8	-4.8	14.5	-9.7
සුදු කැකුළු සහල්	,,	0.60	61.74	54.26	56.58	63.19	57.89	56.33	-12.1	4.3	11.7	-8.4
නාඬු සහල්	,,	0.35	63.53	60.79	59.25	67.88	60.95	58.95	-4.3	-2.5	14.6	-10.2
පොල් (මධ්‍යම ප්‍රමාණය)	ගෙඩියක්	1.84	26.01	33.59	41.01	29.64	47.18	33.78	29.1	22.1	-27.7	59.2
මාළු (කෙළවල්ලා)	කි.ග්‍රෑ.1ක්	1.11	523.43	598.15	632.32	523.33	639.43	652.30	14.3	5.7	-17.2	22.2
බෝංචි	,,	0.43	114.99	135.26	167.34	134.22	157.17	175.07	17.6	23.7	-19.8	17.1
වම්බටු	,,	0.19	76.75	87.04	90.84	103.70	105.75	87.31	13.4	4.4	14.2	2.0
බිත්තර	එකක්	0.37	10.75	13.60	11.64	15.19	16.53	9.67	26.5	-14.4	30.5	8.8
ආනයනික												
සීනි	කි.ග්‍රෑ.1ක්	1.12	81.97	93.78	96.11	88.50	99.61	92.91	14.4	2.5	-7.9	12.6
කිරිපිටි - ඇන්කර්	ග්‍රෑ.400ක්	3.21	251.73	234.35	255.92	225.00	244.00	264.00	-6.9	9.2	-12.1	8.4
රතු පරිප්පු	කි.ග්‍රෑ.1ක්	0.73	199.70	165.40	149.20	177.33	168.32	131.95	-17.2	-9.8	18.9	-5.1
තිරිඟු පිටි	,,	0.20	70.84	69.61	83.92	71.67	82.43	84.07	-1.7	20.6	-14.6	15.0

(අ) තාවකාලික

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

මිල සංශෝධනවල සමස්ත බලපෑම, එල්.පී. ගැස් මිල සාමාන්‍ය වශයෙන්, 2011 ජනවාරි සිට දෙසැම්බර් දක්වා සියයට 29.0 කින් ඉහළ නැංවීමට හේතු විය. මෙම මිල සංශෝධන මගින් පිළියෙළ කළ ආහාරවල මිල ගණන් ඉහළ නැංවීම හරහා කො.පා.මි. දර්ශකය මත වක්‍ර බලපෑමක් ද ඇති විය.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ඉහළ යාම් අනුව යමින් ප්‍රධාන ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළ නැංවීම මෙම වසර තුළ දී සිදු විය. ඒ අනුව, 2011 අප්‍රේල් මස 19 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 3 කින් ඉහළ නැංවුණු අතර, එය ග්‍රෑම් 450 ක් බරැති පාන් ගෙඩියක මිල රුපියල් 2 කින් ඉහළ නැංවීමට මුල් විය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2010 වසර සමග සසඳන විට 2011 දී තිරිඟු පිටි සහ පාන්වල සාමාන්‍ය මිල පිළිවෙළින් සියයට 21.1 කින් සහ සියයට 17.2 කින් ඉහළ ගියේය. තව ද, 2011 මැයි මස 03 වන දින සිට බලපැවැත්වෙන පරිදි ග්‍රෑම් 400 ක් බරැති කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20 කින් ඉහළ දැමුණු අතර, එහි සාමාන්‍ය මිල සියයට 8.6 ක ඉහළ යාමක් පෙන්නුම් කෙරිණි.

සමහර ආනයනික ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති විශේෂිත භාණ්ඩ බද්ද, වසර තුළ අවස්ථා කිහිපයක දී ඉහළ නැංවීමෙන් කො.පා.මි. දර්ශකය මත යම් පීඩනයක් ඇති විය. ඒ අනුව, ගොවීන් ආරක්ෂා කිරීමත් දේශීය වෙළෙඳපොළෙහි මිල ගණන් ස්ථාවර කිරීමත් අරමුණු කොට ගෙන අර්තාපල් මත වන විශේෂ

වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 10 සිට රුපියල් 35 දක්වා 2011 වසර තුළ අවස්ථා කිහිපයකදී ගලපන ලදී. එමෙන්ම, ලොකු එෂු සහ සුදු එෂු සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2011 අගෝස්තු මස 10 වැනි දින සිට කිලෝග්‍රෑමයකට රුපියල් 10 සිට රුපියල් 25 දක්වා වැඩි කරන ලදී. මීට අමතරව, ඇඹරූ හෝ කුඩු කළ මිරිස් මත වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2011 ඔක්තෝබර් මස 13 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි කිලෝග්‍රෑමයකට රුපියල් 40 කින් ද, උම්බලකඩ හා කරවල මත වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද 2011 නොවැම්බර් මස 21 වැනි දින සිට පිළිවෙළින් කිලෝග්‍රෑමයකට රුපියල් 250 කින් සහ රුපියල් 100 කින් ඉහළ නැංවිණි. මෙම බදු සංශෝධන මගින් කො.පා.මි.ද. මත කිසියම් පීඩනයක් ඇති කළ ද, එමගින් සීමාව ඉක්මවා එම ද්‍රව්‍ය ආනයනය කිරීම අධිකාරිය විමෙන්, දේශීය නිෂ්පාදකයින් ආරක්ෂා කිරීම සඳහා උපකාරී විය. කෙසේ වුවද, 2011 වසර තුළ දී රුපියල වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 2.26 කින් අතිප්‍රමාණය වීම, ආනයනික අයිතම හරහා කො.පා.මි.ද. මත ඇති කරන බලපෑම යම්තාක් දුරකට පහත හෙළීමට ඉවහල් විය.

නිවාස, ජලය, විදුලිය, ගැස් හා අනෙකුත් ඉන්ධන; ප්‍රවාහන; සහ රෙදිපිළි හා පාවහන් යන උප දර්ශකයන්හි ඉහළ යාම ද දර්ශකයේ වාර්ෂික සාමාන්‍ය වෙනස කෙරෙහි දායක විය. 2011 වසරෙහි දර්ශකයේ

වාර්ෂික සාමාන්‍ය ඉහළ යාම කෙරෙහි මෙම කාණ්ඩ පිළිවෙලින් සියයට 12.8 කින් සියයට 12.7 කින් සහ සියයට 5.7 කින් දායක විය. ඉන්ධන මිල ගණන් සහ බස් ගාස්තු ඉහළ නංවමින් කළ ගැලපුම්, ප්‍රවාහන උප දර්ශකය ඉහළ නැංවීමට ප්‍රධාන වශයෙන් හේතු විය. සෞඛ්‍යය; අධ්‍යාපන; ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ ඒකක නඩත්තුව; විවිධ භාණ්ඩ හා සේවා; විනෝදාත්මක හා සංස්කෘතික කටයුතු සහ සන්නිවේදන යන දර්ශකයේ අනෙකුත් සියලුම උප කාණ්ඩ වාර්ෂික සාමාන්‍ය උද්ධමනයේ ඉහළයාම කෙරෙහි සුළු වශයෙන් දායක විය.

කො.පා.මි. දර්ශකයේ භාණ්ඩ පැසෙන් නැවුම් ආහාර, බලශක්ති, ප්‍රවාහන, සහල් හා පොල් යන අයිතමයන් ඉවත් කොට ගණනය කරනු ලබන මූලික උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2011 මාර්තු මාසයේ

සිට ජූලි මාසය දක්වා අඛණ්ඩව ඉහළ ගිය අතර, ඉන් පසුව පහළ යමින් දෙසැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා ළඟා විය. වසරේ මුල් මාස කිහිපය තුළ වඩාත් ස්ථාවරව තිබූ වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2011 මැයි මස සිට ඉහළ නැගීමේ උපනතියක් පෙන්වුම් කරමින් සැප්තැම්බර් මාසයේ දී එහි ඉහළම මට්ටම වූ සියයට 7.6 ක් වාර්තා කළේය. ඉන් අනතුරුව, එම උපනතිය ප්‍රතිවිරුද්ධ දෙසට හැරී, වසර අග දී වාර්ෂික සාමාන්‍ය වෙනස සියයට 6.9 ක් දක්වා අඛණ්ඩව පහළ වැටිණි. 2011 වසරේ දී මූලික උද්ධමන දර්ශකයෙහි වාර්ෂික සාමාන්‍ය වෙනස කෙරෙහි ආහාර හා මධ්‍යසාර නොවන පාන (සියයට 62.5); රෙදිපිළි හා පාවහන් (සියයට 8.7) සහ නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන (සියයට 8.6) යන උප දර්ශක ප්‍රධාන දායකත්වය සැපයීය.

4.3 සංඛ්‍යා සටහන **පරිපාලිත මිල සංශෝධන 2009 - 2011**

අයිතමය	ඒකකය	මිල (වසර අවසානයේ දී) රුපියල්			ප්‍රතිශත වෙනස	
		2009	2010	2011	2010/2009	2011/2010
ඕසල්	ලී. 1ක්	73.00	73.00	84.00	0.0	15.1
භූමිතෙල්	"	51.00	51.00	71.00	0.0	39.2
පෙට්‍රල්	"	115.00	115.00	137.00	0.0	19.1
ගෑස් - ඡෙල්/ලිට්‍රො (අ)	කි.ග්‍රෑ. 12.5	1,550.00	1,652.00	2,046.00	6.6	23.8
ලාඟ්	කි.ග්‍රෑ. 12.5	1,421.00	1,520.00	2,046.00	7.0	34.6
දැවිතෙල් (1000)	ලී. 1ක්	52.70	48.70	48.70	-7.6	0.0
දැවිතෙල් (1500)	"	32.70	40.00	50.00	22.3	25.0
දැවිතෙල් (3500)	"	26.00	40.00	50.00	53.8	25.0
විදුලිය ගාස්තු - ස්ථාවර ගාස්තු ඒකක පරාසය						
	0-30	60.00	60.00	30.00	0.0	-50.0
	31-60	90.00	90.00	60.00	0.0	-33.3
	61-90	120.00	120.00	90.00	0.0	-25.0
	91-180	180.00	180.00	315.00	0.0	75.0
	180ට වැඩි	240.00	240.00	315.00	0.0	31.3
විදුලිය ගාස්තු - ඒකක ගාස්තු ඒකක පරාසය						
	0-30	3.00	3.00	3.00	0.0	0.0
	31-60	4.70	4.70	4.70	0.0	0.0
	61-90	7.50	7.50	7.50	0.0	0.0
	91-120	16.00	16.00	21.00	0.0	31.3
	121-180	16.00	16.00	24.00	0.0	50.0
	181-600	25.00	25.00	36.00	0.0	44.0
	600ට වැඩි	25.00	25.00	36.00	0.0	44.0
ජල ගාස්තු - ඒකක ගාස්තු ඒකක පරාසය						
	0-5	3.00	3.00	3.00	0.0	0.0
	6-10	7.00	7.00	7.00	0.0	0.0
	11-15	15.00	15.00	15.00	0.0	0.0
	16-20	30.00	30.00	30.00	0.0	0.0
	21-25	50.00	50.00	50.00	0.0	0.0
	26-30	75.00	75.00	75.00	0.0	0.0
බස් ගාස්තු		-	-	-	0.0	7.6

(අ) 2010 වසරේ සිට ලිට්‍රො සමාගමේ මිල ගණන් සඳහන් කර ඇත.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

තොග මිල දර්ශකය

ප්‍රාථමික වෙළෙඳපොළ මට්ටමෙහි මිල හැසිරීම මිනුම් කිරීම සඳහා භාවිතා කරනු ලබන තොග මිල දර්ශකයට අනුව, ලක්ෂ්‍යමය උද්ධමනය 2011 පළමු කාර්තුවේ දී ඉහළ යමින් 2011 මාර්තු මාසයේ දී එහි ඉහළම අගය වූ සියයට 23 ක් වාර්තා කළේය. කෙසේ වුවද, ඉන්පසු එම උපනතිය ප්‍රතිවිරුද්ධ දෙසට හැරී, උද්ධමනය ක්‍රමයෙන් අඩු වෙමින් 2011 දෙසැම්බර් මාසයේ දී සියයට සෘණ 6.1 ක් දක්වා ළඟා විය.

මේ අතර, වාර්ෂික සාමාන්‍ය පදනම මත තොග මිල දර්ශකය, වසරේ පළමු මාස නවය තුළ අඛණ්ඩව ඉහළ යන උපනතියක් අනුගමනය කරමින්, 2011 ජනවාරි මස පැවති සියයට 11.5 හි සිට සැප්තැම්බර් මාසයේ දී සියයට 15.1 ක් දක්වා ඉහළ ගියේය. ඉන්පසුව, එය අඩුවීමේ උපනතියක් පෙන්වමින් කරමින්, වසර අග දී සියයට 10.6 ක් දක්වා ළඟා විය. 2011 වසරේ දී ආහාර උප දර්ශකයෙහි සියයට 10.3 ක වාර්ෂික සාමාන්‍ය ඉහළ යාමක් වාර්තා විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 10.2 ක පහළ යාමක් වාර්තා කළ රසායන ද්‍රව්‍ය හා රසායනික නිෂ්පාදන උප දර්ශකය හැරුණු විට අනෙකුත් සියලුම උප දර්ශකවල ඉහළ යාම් වාර්තා විය. තොග මිල දර්ශකයෙහි අංශ අනුව වර්ගීකරණය සැලකූ විට, දේශීය, ආනයන සහ අපනයන යන කාණ්ඩ තුනෙහිම මිල ගණන් වසර අවසානයේ දී වාර්ෂික සාමාන්‍ය පදනම මත පිළිවෙලින්, සියයට 5.5, සියයට 11.7 සහ සියයට 14.5 බැගින් ඉහළ නැගිණි. අපනයන කාණ්ඩයේ ඉහළ යාම කෙරෙහි පොල් තෙල්, පොල්, කොකෝවා, රබර් සහ ගම්මිරිස් ආදියෙහි මිල ගණන් ඉහළ යාම දායක විය. එලෙසම, තොග මිල දර්ශකයෙහි අවසාන පරිභෝජනය මත වර්ගීකරණය අනුව, පරිභෝජන, අතරමැදි සහ ආයෝජන යන කාණ්ඩ තුනෙහිම මිල ගණන් 2011 දෙසැම්බර් මාසයේ දී වාර්ෂික සාමාන්‍ය පදනම මත පිළිවෙලින් සියයට 9.9 කින් සියයට 13.9 කින් සහ සියයට 4.1 කින් ඉහළ ගියේය. තොග මිල දර්ශකයට අදාළ පැසෙහි ඇතුළත් භාණ්ඩ අතුරින් තිරිඟු පිටි, පොල් තෙල්, සීනි හා උම්බලකඩ ආදියෙහි මිල ගණන් ඉහළ යාම පරිභෝජන කාණ්ඩයෙහි ඉහළ නැගීමට විශාල වශයෙන් දායක වූ අතර, තිරිඟු ඇට, ලොරි රට්ටයර්, කොකෝවා, රබර්, පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල්වල මිල ගණන් ඉහළ යාම අතර මැදි කාණ්ඩයේ ඉහළ නැගීමට දායක විය.

දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනය

ආර්ථිකයෙහි සමස්ත මිල වෙනස මනිනු ලබන දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනය, 2010 වසරේ

4.4 සංඛ්‍යා සටහන දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනය

අංශය	දර්ශකය			ප්‍රගත වෙනස	
	2009	2010 (අ)	2011(ආ)	2010/09 (අ)	2011/10 (ආ)
කෘෂිකර්මාන්ත	344.8	377.1	417.4	9.4	8.6
කර්මාන්ත	323.0	342.4	366.5	6.0	7.5
සේවා	304.7	327.6	351.9	7.5	8.0
ද.දේ.නි.	315.8	338.9	364.8	7.3	7.8

(අ) සංශෝධිත මූලයන්: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (ආ) තාවකාලික ශ්‍රී ලංකා මහ බැංකුව

වාර්තා කළ සියයට 7.3 සමග සසඳන විට 2011 දී සියයට 7.8 දක්වා ඉහළ ගියේය. ප්‍රධාන අංශ තුන අතුරින් කෘෂිකර්මාන්ත අංශය පෙර වසරේ දී මෙන්ම 2011 දී ද වැඩිම උද්ධමන අනුපාතය වාර්තා කළේය. කෙසේ වුවද, රබර්, පොල් හා ධීවර උප අංශයන්හි මිල ගණන්වල අඩු වර්ධනය කෘෂිකර්මාන්ත අංශයේ උද්ධමනය 2010 වසරේ පැවති සියයට 9.4 හි සිට 2011 දී සියයට 8.6 දක්වා පහළ දැමීමට හේතු විය. කර්මාන්ත අංශයේ උද්ධමනය පෙර වසරේ පැවති සියයට 6 සමග සසඳන විට 2011 දී සියයට 7.5 දක්වා ඉහළ ගිය ද, එය ආර්ථිකයේ ප්‍රධාන අංශ තුන අතුරින් අඩුම උද්ධමන අනුපාතය වාර්තා කළේය. මේ සඳහා නිමැවුම් උප අංශයේ මිල ගණන් ඉහළ යාම හේතු වූ අතර, ප්‍රධාන වශයෙන්ම, ආනයන වෙළෙඳාම; බැංකු, රක්ෂණ හා දේපළ වෙළෙඳාම; දේශීය වෙළෙඳාම යන උප අංශයන්හි මිල ගණන්වල වර්ධනය හේතුවෙන් සේවා අංශය 2011 දී දෙවැනි විශාලතම උද්ධමන අනුපාතය වන සියයට 8 වාර්තා කළේය.

4.3 වැටුප්

2011 වසරේ දී රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයෙහිම සේවකයන්ගේ නාමික වැටුප් පෙර වසරට සාපේක්ෂව ඉහළ නැගිණි. ශ්‍රම වෙළෙඳපොළ තුළ නිදහසේ වැටුප් තීරණය වන අවධිමත් පෞද්ගලික අංශයෙහි සේවකයන්ගේ නාමික වැටුප්වල වැඩිවීම සැලකිය යුතු අගයක් ගැනිණි. ඒ අතර, 2011 වර්ෂය තුළ දී පඩි පාලක සභා මගින් පාලනය වන විධිමත් පෞද්ගලික අංශයේ සමස්ත නාමික වැටුප් ප්‍රමාණ දර්ශකයේ ද ඉහළ යාමක් වාර්තා විය. තවද, 2011 ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමත් සමග රාජ්‍ය අංශයේ සේවකයන්ගේ නාමික වැටුප්හි වාර්ෂික සාමාන්‍යය ද, 2010 වසරට සාපේක්ෂව 2011 වසරේ දී ඉහළ නැගිණි. සමස්තයක් ලෙස ගත් කළ, කෘෂිකර්මාන්ත

අංශයේ මූර්ත වැටුප් පහළ යාම හේතුවෙන් පසුගිය වර්ෂයට සාපේක්ෂව 2011 වසරේ දී, විධිමත් පෞද්ගලික අංශයේ මූර්ත වැටුප් ප්‍රමාණ දර්ශකයෙහි පහත වැටීමක් වාර්තා වූ අතර, අවිධිමත් පෞද්ගලික අංශයේ මූර්ත වැටුප් ඉහළ ගියේය. වසර තුළ සිදු වූ නාමික වැටුප් වැඩිවීමට සමාන ප්‍රමාණයකින්ම මිල මට්ටම ද ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය අංශයේ සේවකයන්ගේ සමස්ත මූර්ත වැටුප් ප්‍රමාණ දර්ශකයේ වෙනසක් වාර්තා නොවුණු අතර, රජයේ පාසල් ගුරුවරුන්ගේ මූර්ත වැටුප් ප්‍රමාණ දර්ශකය සුළු වශයෙන් වැඩිවිය.

රාජ්‍ය අංශයේ වැටුප්

2011 වසරේ දී, රාජ්‍ය අංශයේ සේවකයන්ගේ නාමික වැටුප් ප්‍රමාණ දර්ශක තවදුරටත් වැඩි විය. රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා 2011 ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ලබාදුන් මූලික වැටුපෙන් සියයට 5 ක් වූ විශ්‍රාම වැටුපට හිමිකම් නොලබන විශේෂ දීමනාව සහ මාසික ජීවන වියදම් දීමනාව රුපියල් 600 කින් වැඩි කිරීම මෙම දර්ශකයේ ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු විය. ඒ අනුව, රුපියල් 22,935 කට වඩා අඩු ආරම්භක මාසික වැටුපක් ලබන රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා වූ රුපියල් 5,250 ක මූලික ජීවන වියදම් දීමනාව 2011 ජනවාරි මාසයේ සිට රුපියල් 5,850 දක්වා ඉහළ නැංවිණි. මීට අමතරව, 2011 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි සිදුවූ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ සහ ශ්‍රී ලංකා ගුරු සේවයේ වැටුප් පරිමාණයන්හි වැඩි වීමද, රාජ්‍ය අංශයේ සේවකයන්ගේ නාමික වැටුප් ඉහළ යාමට දායක විය. 2010 වසරේ දී සියයට 3.0-3.5 පරාසයක සිදුවූ වැඩිවීම හා සැසඳීමේ

දී 2011 වසරේ විධායක නොවන ශ්‍රේණිවල නිලධාරීන්, සුළු සේවකයන් හා රජයේ පාසල්වල ගුරුවරුන්ගේ නාමික වැටුප් ප්‍රමාණ දර්ශක පිළිවෙලින්, සියයට 6.6, සියයට 6.8 සහ සියයට 7.7 ක් ලෙස ඉහළ ගියේය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මධ්‍යම රජයේ සේවකයන්ගේ සමස්ත නාමික වැටුප් ප්‍රමාණ දර්ශකය 2010 වසරේ වාර්තා වූ සියයට 3.3 හා සැසඳීමේ දී සියයට 6.7 කින් ඉහළ ගියේය.

2011 වසරේ දී, රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූර්ත වැටුප්වල මිශ්‍ර උපනතියක් පිළිබිඹු විය. 2010 වසරේ දී වාර්තා වූ විධායක නොවන ශ්‍රේණිවල නිලධාරීන්, සුළු සේවකයන් සහ රජයේ පාසල් ගුරුවරුන්ගේ මූර්ත වැටුප් පිළිවෙලින් සියයට 2.8 කින්, සියයට 2.5 කින් සහ සියයට 2.7 කින් පහත වැටීම හා සැසඳීමේ දී 2011 වසරේ දී සුළු සේවකයන් සහ රජයේ පාසල් ගුරුවරුන් පිළිවෙලින් සියයට 0.1 ක සහ සියයට 0.9 ක මූර්ත වැටුපෙහි වැඩි වීමක් භුක්ති විඳින ලද අතර, විධායක නොවන ශ්‍රේණිවල නිලධාරීන්ගේ මූර්ත වැටුප් සියයට 0.1 කින් පහත වැටුණි. 2010 වසරේ දී මධ්‍යම රජයේ සේවකයන්ගේ සමස්ත මූර්ත වැටුප් ප්‍රමාණ දර්ශකයේ වූ සියයට 2.7 ක පහත වැටීම හා සැසඳීමේ දී එම දර්ශක අගය 2011 වසර තුළ දී නොවෙනස්ව පැවතුණි.

විධිමත් පෞද්ගලික අංශයේ වැටුප්

පඩි පාලක සහ රෙගුලාසි මගින් වැටුප් පාලනය වන අවම වැටුප් ප්‍රමාණ දර්ශක මගින් මනිනු ලබන සංවිධිත පෞද්ගලික අංශයේ සේවකයන්ගේ නාමික වැටුප් පෙර වසර හා සසඳන විට 2011 වසරේ දී සියයට 4.6 කින් ඉහළ නැගිණි. විධිමත් පෞද්ගලික අංශයේ

සේවක කාණ්ඩ	වැටුප් ප්‍රමාණ දර්ශක											
	දර්ශකය						ප්‍රතිශත වෙනස					
	නාමික		මූර්ත (අ)				නාමික		මූර්ත (අ)			
	2009	2010	2011 (අ)	2009	2010	2011 (අ)	2009	2010	2011 (අ)	2009	2010	2011 (අ)
1. රජයේ සේවකයන්												
මධ්‍යම රජයේ සේවකයන්	4,502.8	4,651.6	4,964.5	159.0	154.7	154.7	9.4	3.3	6.7	5.7	-2.7	0.0
විධායක නොවන	4,082.4	4,210.4	4,490.1	144.2	140.1	139.9	8.9	3.1	6.6	5.2	-2.8	-0.1
සුළු සේවකයන්	4,943.5	5,116.1	5,465.1	174.6	170.2	170.3	10.0	3.5	6.8	6.3	-2.5	0.1
රජයේ පාසල් ගුරුවරුන්	3,215.3	3,321.7	3,576.1	113.5	110.5	111.5	9.4	3.3	7.7	5.7	-2.7	0.9
2. පඩිපාලක සභාවලට අයත් කම්කරුවන්												
සියලුම පඩිපාලක සභාවලට අයත් කම්කරුවන්	2,171.4	2,865.3	2,996.1	76.7	95.3	93.3	4.9	32.0	4.6	1.5	24.3	-2.0
කෘෂිකර්මාන්තයෙහි නියැලුණු කම්කරුවන්	2,349.4	3,327.6	3,427.2	83.0	110.7	106.8	2.7	41.6	3.0	-0.6	33.4	-3.6
කර්මාන්ත හා වාණිජ කටයුතුවල නියැලුණු කම්කරුවන්	2,054.0	2,199.0	2,402.1	72.5	73.1	74.9	9.4	7.1	9.2	5.9	0.7	2.4
සේවා අංශයෙහි කම්කරුවන්	1,545.8	1,673.3	1,851.8	54.6	55.6	57.7	12.8	8.2	10.7	9.3	1.8	3.8

(අ) 2009 වසර සඳහා මූර්ත වැටුප් ප්‍රමාණ දර්ශක, කො.පා.මි.ද. (2002=100) පදනම් කොටගෙනද, 2010 වසරේ සිට කො.පා.මි.ද. (2006/07=100) පදනම් කොටගෙන ද ගලපා ඇත. මූලාශ්‍රය: කම්කරු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව

(ආ) තාවකාලික

ප්‍රධාන අංශ තුනෙහි, එනම්, කෘෂිකර්මාන්ත, කර්මාන්ත හා වාණිජ සහ සේවා යන අංශවල අවම නාමික වැටුප් ප්‍රමාණ දර්ශක, පසුගිය වසරට සාපේක්ෂව 2011 වසරේ දී පිළිවෙලින් සියයට 3 ක්, සියයට 9.2 ක් සහ සියයට 10.7 ක් ලෙස ඉහළ ගියේය. කර්මාන්ත හා වාණිජ සහ සේවා යන අංශ දෙකෙහිම සේවකයන්ගේ අවම වැටුප් 2010 අගෝස්තු මාසයේ දී සැලකිය යුතු ලෙස ඉහළ යාම, 2011 වසර තුළ දී එම අංශ දෙකෙහිම නාමික වැටුප් ප්‍රමාණ දර්ශකවල සාපේක්ෂව ඉහළ වර්ධනයක් පෙන්නුම් කිරීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

නාමික වැටුප් ප්‍රමාණ දර්ශක උද්ධමනය සමග ගැලපූ විට, විධිමත් පෞද්ගලික අංශයේ කර්මාන්ත හා වාණිජ සහ සේවා යන අංශවල සේවකයන්ගේ මූර්ත වැටුප්වල වැඩිවීමක් 2011 වසර තුළ දී අත්විඳින ලද අතර, කෘෂිකර්මාන්ත අංශයේ සේවකයන්ගේ මූර්ත වැටුප් පහත වැටිණි. ඒ අනුව, 2011 වසරේ දී, කර්මාන්ත හා වාණිජ අංශයේ සහ සේවා අංශයේ සේවකයන්ගේ අවම වැටුප් ප්‍රමාණ දර්ශකයන්හි මූර්ත අගය පිළිවෙලින් සියයට 2.4 කින් සහ සියයට 3.8 කින් ඉහළ ගිය අතර, කෘෂිකර්මාන්ත අංශයේ සේවකයන්ගේ

අවම වැටුප් ප්‍රමාණ දර්ශකයේ මූර්ත අගය 2011 වසරේ දී සියයට 3.6 කින් පහත වැටිණි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විධිමත් පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා වන සමස්ත මූර්ත වැටුප් ප්‍රමාණ දර්ශකය පෙර වසර හා සැසඳීමේ දී සියයට 2 කින් පහත වැටීමක් 2011 වසරේ දී වාර්තා විය.

අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප්

2011 වසරේ දී, අවිධිමත් පෞද්ගලික අංශයේ සාමාන්‍ය දෛනික වැටුප්, නාමික සහ මූර්ත යන දෙයාකාරයෙන්ම ඉහළ ගියේය. රාජ්‍ය අංශයට හා විධිමත් පෞද්ගලික අංශයට අයත් නොවන සියලුම සේවකයන්ගෙන්, අවිධිමත් පෞද්ගලික අංශය සමන්විත වේ. මෙම අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප්, ආර්ථිකයේ පවතින ඉල්ලුම් හා සැපයුම් තත්ත්වයන්, එම කම්කරුවන් බලාපොරොත්තු වන අවම වැටුප් මට්ටමත් පිළිබිඹු වන අයුරින් තීරණය වේ. මෙම අංශය යටතට ගැනෙන කෘෂිකර්මාන්තයට හා ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තයට අදාළ වැටුප් පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකා මහ බැංකුවේ දීප ව්‍යාප්ත දත්ත රැස් කිරීමේ වැඩපිළිවෙළ යටතේ එක්රැස් කරනු ලැබේ.

4.6 සංඛ්‍යා සටහන අංශය හා ස්ත්‍රී පුරුෂ භාවය අනුව අවිධිමත් පෞද්ගලික අංශයේ දෛනික වැටුප්

අංශය	වාර්ෂික සාමාන්‍යය (රු.)			ප්‍රතිශත වෙනස			
				නාමික		මූර්ත (ඇ)	
	2009 (අ)	2010 (ආ)	2011 (ඈ)(ඇ)	2010	2011 (ඈ)(ඇ)	2010	2011 (ඈ)(ඇ)
1. කෘෂිකර්මාන්ත අංශය							
නේ							
පුරුෂ	488	545	617	11.7	13.2	5.1	6.0
ස්ත්‍රී	356	396	438	11.2	10.6	4.7	3.6
රැකියා							
පුරුෂ	532	588	658	10.5	11.9	4.1	4.8
ස්ත්‍රී	416	474	490	13.9	3.4	7.3	-3.2
පොල් (ඉ)							
පුරුෂ	651	700	783	7.5	11.9	1.2	4.8
වී							
පුරුෂ	613	658	704	7.3	7.0	1.1	0.2
ස්ත්‍රී	423	454	530	7.3	16.7	1.1	9.3
2. ඉදිකිරීම් අංශය (ඉ)							
වඩුකාර්මික							
වඩුකාර්මික - පිරිමි	934	1,000	1,115	7.1	11.5	0.8	4.4
පුහුණු හා නුපුහුණු අත්දැකීම්කරුවන් - පිරිමි	615	656	729	6.7	11.1	0.4	4.1
පෙදෙරේරු							
පෙදෙරේරු - පිරිමි	925	994	1,093	7.5	10.0	1.2	3.0
පුහුණු හා නුපුහුණු අත්දැකීම්කරුවන් - පිරිමි	623	667	729	7.1	9.3	0.8	2.4

(අ) වැටුප් විස්තර මධ්‍යස්ථාන 90 ක මාසික වැටුප් පදනමකට ගෙන සකස් කර ඇත.
 (ආ) වැටුප් විස්තර මධ්‍යස්ථාන 102 ක මාසික වැටුප් පදනමකට ගෙන සකස් කර ඇත.
 (ඇ) තාවකාලික
 (ඈ) 2009 වසර සඳහා මූර්ත වැටුප් ප්‍රමාණ දර්ශක, කො.පා.මි.ද. (2002=100) පදනම් කොටගෙනද, 2010 වසරේ සිට කො.පා.මි.ද. (2006/07=100) පදනම්කොට ගෙනද ගලපා ඇත.
 (ඉ) මෙම අංශවල කාර්තා සහභාගීත්වය අවම මට්ටමක පවතී.

මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව

2011 වසරේ දී අවිධිමත් පෞද්ගලික අංශයේ නාමික වැටුප් සියයට 11.9 ක සාමාන්‍ය අනුපාතයකින් ඉහළ ගියේය. එම වසරේ දී, කෘෂිකර්මාන්ත හා ඉදිකිරීම් යන අංශවල, පිළිවෙළින් සියයට 12.1 ක හා සියයට 11.1 ක නාමික වැටුප් වැඩි වීමක් වාර්තා විය. කෘෂිකර්මාන්ත අංශයෙහි තේ සහ පොල් යන උප කාණ්ඩවල සාමාන්‍ය දෛනික වැටුප් පෙර වසර හා සැසඳූ විට, 2011 වසර තුළ සියයට 13.3 බැගින් ඉහළ ගිය අතර, වී සහ රබර් යන උප කාණ්ඩවල සාමාන්‍ය දෛනික වැටුප් පිළිවෙළින් සියයට 11.2 කින් හා සියයට 10.9 කින් වැඩි විය. කෘෂිකර්මාන්ත අංශයේ උප කාණ්ඩවල වැටුප් වැඩිවීම පෙර වසරට වඩා සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතුණි. පොල් උප කාණ්ඩයේ වැටුප් ඉහළ මට්ටමකින් වැඩි වීමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ ශ්‍රමිකයන්ගේ හිඟකමයි. තේ නිෂ්පාදනයේ සහ එහි සාමාන්‍ය මිලෙහි පහළ වැටීමක් 2011 වසරේ දී වාර්තා වුවද, තේ උප කාණ්ඩයේ වැටුප් එම වසරේ දී වැඩි විය. තවද, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉහළ රබර් මිලක් පැවතීම හේතුවෙන් අදාළ සේවකයන් සඳහා වැඩි වැටුපක් ගෙවීමට නිෂ්පාදකයන්ට හැකියාව ලැබුණු අතර, එය රබර් උප කාණ්ඩයේ සේවකයන්ගේ නාමික වැටුප් ඉහළ යාමට හේතු විය.

ඉදිකිරීම් අංශයෙහි උප කාණ්ඩ වන වඩු කර්මාන්ත සහ පෙදරේරු යන අංශවල දෛනික වැටුප් 2011 වසරේ දී පිළිවෙළින් සියයට 11.9 ක හා සියයට 10.3 ක ඉහළ වර්ධනයක් වාර්තා කළ අතර, එය 2010 වසරේ දී පිළිවෙළින් සියයට 6.7 ක හා සියයට 6.9 ක වර්ධනයක් පෙන්නවිය. ඉදිකිරීම් කර්මාන්තවල සේවකයන් සඳහා වූ ඉහළ ඉල්ලුම සහ විදේශ රැකියා සඳහා පිටත්ව යාම් නිසා ඇති වූ සේවක හිඟය මෙම ඉහළ යාමට ආරාධිත වශයෙන් දායක විය.

කෘෂිකර්මාන්ත සහ ඉදිකිරීම් යන අංශවල සියලුම උප කාණ්ඩයන්හි මූර්ත වැටුප් ඉහළ යාමක් 2011 වසර තුළ දී වාර්තා විය. ඒ අනුව, කෘෂිකර්මාන්ත අංශයේ පොල්, තේ, වී සහ රබර් යන උප කාණ්ඩවල සාමාන්‍ය දෛනික මූර්ත වැටුප් පිළිවෙළින් සියයට 6.2 කින්, සියයට 6.1 කින්, සියයට 4.1 කින් සහ සියයට 3.8 කින් වැඩි විය. මේ අතර, ඉදිකිරීම් අංශයෙහි පෙදරේරු සහ වඩු කර්මාන්ත යන උප අංශවල මූර්ත වැටුප් පිළිවෙළින් සියයට 3.3 කින් සහ සියයට 4.8 කින් ඉහළ යාමක් වාර්තා විය. සමස්තයක් වශයෙන්, කෘෂිකර්මාන්ත හා ඉදිකිරීම් යන දෙ අංශයේම මූර්ත වැටුප්වල 2010 වසරේ වාර්තා වූ පිළිවෙළින් සියයට 2.5 ක සහ සියයට 0.5 ක වර්ධනය හා සැසඳීමේ දී 2011 වසර තුළ දී පිළිවෙළින් සියයට 5 ක හා සියයට 4 ක ඉහළ වර්ධනයක් වාර්තා කෙරිණි.

4.4 ජනගහනය, ශ්‍රම බලකාය සහ සේවා නියුක්තිය

ජනගහනය

2011 වසරේ මැදි වසර ජනගහනය මිලියන 20.87 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, මෙය පෙර වසරේ ජනගහන වර්ධනයට සාපේක්ෂව සියයට 1 ක වර්ධනයකි. ජනගහනයේ වැඩි වීම මූලිකව දිස්ත්‍රික්කය හැර දිවයිනේ අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත. 2011 වසරේ සමස්ත වැඩිවීමෙන් සියයට 70 කට ආසන්න දායකත්වයක් සැපයූ කොළඹ, මහනුවර, රත්නපුර, කුරුණෑගල, ගම්පහ, ගාල්ල, බදුල්ල, අම්පාර, පුත්තලම, අනුරාධපුර සහ කළුතර යන දිස්ත්‍රික්කවල වැඩි ජනගහන වර්ධනයක් වාර්තා කෙරිණි.

ශ්‍රම බලකාය

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණයට අනුව, වයස අවුරුදු 10 හා ඊට වැඩි, ආර්ථික වශයෙන් ක්‍රියාකාරී ජනගහනය ලෙස හඳුන්වනු ලබන ශ්‍රම බලකාය,

දිස්ත්‍රික්කය	4.7 සංඛ්‍යා සටහන		දිස්ත්‍රික්ක මට්ටමෙන් ජනගහනය	
	2010	2011 (අ)	වෙනස (අ)	ප්‍රතිශත වෙනස (අ)
කොළඹ	2553	2584	31	1.2
මහනුවර	1431	1447	16	1.1
රත්නපුරය	1125	1139	14	1.2
බදුල්ල	886	897	11	1.2
කුරුණෑගල	1563	1577	14	0.9
ගම්පහ	2177	2191	14	0.6
ගාල්ල	1084	1096	12	1.1
අනුරාධපුරය	830	840	10	1.2
කළුතර	1135	1144	9	0.8
මාතර	839	847	8	1.0
නුවරඑළිය	761	768	7	0.9
අම්පාර	644	654	10	1.6
මඩකලපුව	543	550	7	1.3
පුත්තලම	779	789	10	1.3
යාපනය	611	617	6	1.0
මාතලේ	497	504	7	1.4
ත්‍රිකුණාමලය	374	380	6	1.6
හම්බන්තොට	571	576	5	0.9
මොණරාගල	440	445	5	1.1
පොළොන්නරුව	410	415	5	1.2
මුලතිව්	148	144	-4	-2.7
කිලිනොච්චිය	156	160	4	2.6
වවුනියාව	174	177	3	1.7
කෑගල්ල	818	823	5	0.6
මන්නාරම	104	105	1	1.0
එකතුව	20,653	20,869	216	1.0

(අ) තාවකාලික මූලාශ්‍රය: රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව



පසුගිය වසරේ වූ මිලියන 8.11 ට සාපේක්ෂව 2011 වසරේ දී මිලියන 8.24 ක් දක්වා සියයට 1.6 ක සුළු වැඩි වීමක් වාර්තා කළේය.¹ මුළු ශ්‍රම බලකාය, මිලියන 7.89 ක් වන සේවා නියුක්තීකයන්ගෙන් හා මිලියන 0.34 ක් වන සේවා විසුක්තීකයන්ගෙන් සමන්විත විය. මේ අතර, ශ්‍රම බලකාය වයස අවුරුදු 10 හා ඊට වැඩි මුළු ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ප්‍රකාශ කරනු ලබන ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය, 2010 වසරේ පැවති සියයට 48.1 සිට සියයට 48.2 දක්වා සුළු වශයෙන් ඉහළ නැගිණි. පෙර වසරේ සියයට 31.2 ක් වූ ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය 2011 වසරේ දී සියයට 31.8 දක්වා ඉහළ යාම, මෙම වැඩි වීමට දායක විය. මේ අතර, පුරුෂ ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය පෙර වසරේ පැවති සියයට 67.1 සමග සැසඳූ විට 2011 වසරේ දී සියයට 66.5 දක්වා සුළු අඩු වීමක් පෙන්නුම් කෙරිණි.

අංශ අනුව දැක්වෙන පරිදි, ග්‍රාමීය අංශයෙහි ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය නාගරික අංශයට වඩා වැඩි වූ අතර, නාගරික අංශයෙහි ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය පුරුෂ ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතයට වඩා සැලකිය යුතු ලෙස පහළ මට්ටමක පැවතිණි. පසුගිය වසරවල ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය ස්ත්‍රී පුරුෂ භාවය අනුව විශ්ලේෂණය කළ විට, මෑත

කාලයේ දී පුරුෂ ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය ස්ත්‍රී සහභාගිත්ව අනුපාතය මෙන් දෙගුණයකටත් වඩා ඉහළ මට්ටමක පවතින බව පෙන්නුම් කරයි. කෙසේ නමුත්, පසුගිය වසර කිහිපය තුළ පහත වැටෙමින් පවතින උපනතියක් වාර්තා කළ, ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගිත්වය ප්‍රතිවිරුද්ධ දෙසට ගමන්කරමින්, පෙර වසර හා සැසඳීමේ දී 2011 වසරේ සුළු වැඩිවීමක් වාර්තා කෙරිණි.

සේවා නියුක්තිය

කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණයට අනුව, 2010 වසරේ දී මිලියන 7.71 ක් වූ සේවා නියුක්තීකයන්ගේ සංඛ්‍යාව, 2011 වසරේ දී මිලියන 7.89 ක් දක්වා සියයට 2.4 කින් වැඩි විය.² 2011 වසරේ දී, සියයට 8.3 ක් වූ ඉහළ හා පුළුල් පදනමක වර්ධනය සමග ආර්ථිකයෙහි ඇති වූ ප්‍රසංගනීය ක්‍රියාකාරිත්වය, මෙම වසර තුළ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් බිහි කිරීමට දායකත්වය සැපයූ ප්‍රධානම සාධකය විය.

සේවා නියුක්තී ජනගහනයෙහි සංයුතිය ප්‍රධාන කර්මාන්ත කාණ්ඩ අතරේ බෙදී ගොස් ඇති ආකාරය මෙම කාලපරිච්ඡේද දෙක අතර වෙනස් වී ඇත. ඒ අනුව, කෘෂිකර්මාන්ත හා කර්මාන්ත යන අංශයන්ගෙන්

4.8 සංඛ්‍යා සටහන කුටුම්භ ජනගහනය, ශ්‍රම බලකාය සහ ශ්‍රම බලකා සහභාගිත්වය ^(අ)

ශීර්ෂය	2008	2009	2010	2011 (අ)(ඇ)			
				පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	වාර්ෂික
කුටුම්භ ජනගහනය (අ) පුද්ගලයන් '000	16,320	16,578	16,862	16,950	17,190	17,126	17,088
ශ්‍රම බලකාය පුද්ගලයන් '000	8,082	8,074	8,108	8,133	8,308	8,266	8,236
සේවා නියුක්තිය	7,648	7,602	7,707	7,784	7,957	7,943	7,894
සේවා විසුක්තිය	434	471	401	350	352	323	342
ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාතය (ආ)%	49.5	48.7	48.1	48.0	48.3	48.3	48.2
පුරුෂ	67.8	66.6	67.1	65.9	66.3	67.4	66.5
ස්ත්‍රී	33.2	32.8	31.2	31.9	32.3	31.1	31.8

(අ) උතුරු පළාතෙහි දත්ත ඇතුළත් කර නොමැත. මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
 (ආ) 2011 සිව්වන කාර්තුව සඳහා කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වා නොමැත.
 (ඇ) නාවකාලික
 (ඈ) වයස අවු. 10 සහ ඊට වැඩි කුටුම්භ ජනගහනය
 (ඉ) ශ්‍රම බලකාය, වයස අවුරුදු 10 හා ඊට වැඩි කුටුම්භ ජනගහණයේ ප්‍රතිශතයක් ලෙස

¹ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණය පදනම්ව ශ්‍රම බලකාය, සේවා නියුක්තිය සහ සේවා විසුක්තිය මට්ටම හා එහි ප්‍රවණතාවයන් විශ්ලේෂණය කරනු ලැබේ. 2008 පළමු කාර්තුවේ සිට නැගෙනහිර පළාත ද ඇතුළත්වන පරිදි කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණය ව්‍යාප්ත කරන ලදී. කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණය තුළින් මුළු දිවයිනම ආවරණය වන පරිදි සමීක්ෂණ නියැදිය පුළුල් කිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබුණ ද, පසුගිය වසර කීපය තුළ දී උතුරු පළාත මුළුමනින්ම අවරණය කර නොමැත. ඒ අනුව, විශේෂයෙන් සඳහන් කර නොමැති සෑම අවස්ථාවකදීම උතුරු පළාත හැර සෙසු දිස්ත්‍රික්කවල ශ්‍රම බලකා සමීක්ෂණවල දත්ත පමණක් විශ්ලේෂණය සඳහා භාවිතා කර ඇත. මීට අමතරව, 2011 සිව්වන කාර්තුව සඳහා කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වා නොමැත.

² ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණයට අනුව නිර්වචනය කර ඇති පරිදි සමීක්ෂණය සිදු කළ කාලච්ඡේදය තුළ වැටුපක්, ලාභයක් හෝ පවුලට යම් ප්‍රතිලාභයක් (ගෙවීමක් නොලබන) ලබා ගැනීම සඳහා යම් කාර්යයක නියුක්තව සිටි පුද්ගලයෙක් සේවා නියුක්තියෙකු ලෙස සැලකේ. සේවා තත්වය අනුව සලකා බැලීමේ දී කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණය පවත්වන ලද කාලච්ඡේදය තුළ, යම් ගෙවීමක් ලබන සේවකයන්, සේවා යෝජකයන්, ස්වයං-රැකියාවල නියුතු අය හෝ ගෙවීමක් නොලබන පවුලේ සේවකයන්, සේවා නියුක්තියෙන් ලෙස ගණන් ගැනේ. සමීක්ෂණය පැවති කාලයේ දී වැඩක නොයෙදුන ද රැකියාවක් ඇති පුද්ගලයන් සේවා නියුක්තියෙන් ලෙස පිළිගැනේ. අසනීප වීම, අයහපත් කාලගුණ තත්වය හෝ කාර්මික ආරවුල් හේතුකොටගෙන නාවකාලිකව සේවයට වාර්තා නොකළ ද, එම පුද්ගලයන් ද සේවා නියුක්තියෙන් ලෙස සැලකේ.

4.9 සංඛ්‍යා සටහන **ආර්ථික ක්‍රියාකාරීත්වය අනුව සේවා නියුක්තිය ^(අ)**

අංශය	පුද්ගලයන් '000							මුළු සේවා නියුක්තියේ ප්‍රතිශතය			
	2008	2009	2010	2011 (ආ)(ඇ)				2008	2009	2010	2011 (ආ)(ඇ)
				පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	වාර්ෂික				
කෘෂිකර්මාන්ත කර්මාන්ත	2,490	2,476	2,520	2,511	2,684	2,610	2,602	32.6	32.6	32.7	32.9
නිමැවුම් කර්මාන්ත	2,005	1,910	1,867	1,951	1,878	1,916	1,915	26.2	25.1	24.2	24.3
නිමැවුම් කර්මාන්ත	1,414	1,348	1,318	1,389	1,349	1,357	1,365	18.5	17.7	17.1	17.3
ඉදිකිරීම් (ඇ)	591	562	548	563	529	559	550	7.7	7.4	7.1	7.0
සේවා	3,154	3,216	3,320	3,321	3,394	3,423	3,380	41.2	42.3	43.1	42.8
වෙළඳාම සහ හෝටල් ආදිය	1,095	1,119	1,196	1,178	1,217	1,165	1,187	14.3	14.7	15.5	15.0
ප්‍රවාහන, ගබඩා කිරීම සහ සන්නිවේදනය	448	445	484	507	432	529	489	5.9	5.9	6.3	6.3
මූල්‍ය, රක්ෂණ සහ නිශ්චල දේපල	241	227	264	266	301	276	281	3.2	3.0	3.4	3.6
පෞද්ගලික සේවා සහ අදාළ වෙනත් සේවා	1,370	1,426	1,375	1,370	1,446	1,453	1,423	17.9	18.8	17.9	17.9
මුළු සේවා නියුක්තිය	7,648	7,602	7,707	7,784	7,957	7,943	7,894	100.0	100.0	100.0	100.0
ශ්‍රම බලකායේ ප්‍රතිශතය	94.6	94.2	95.0	95.7	95.8	96.1	95.8				

(අ) උතුරු පළාතෙහි දත්ත ඇතුළත් කර නොමැත. මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
 (ආ) 2011 සිව්වන කාර්තුව සඳහා කාර්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වා නොමැත.
 (ඇ) තාවකාලික
 (ඈ) පතල් හා කැණීම්, විදුලිය, ගෑස් සහ ජලය යන උප අංශ ඉදිකිරීම් යටතේ වර්ගීකරණය කර ඇත.

මුළු සේවා නියුක්තියට ලැබුණු දායකත්වය 2011 වසරේ දී වැඩි වූ අතර, සේවා අංශයෙන් ලැබුණු දායකත්වයෙහි පසුබෑමක් දක්නට ලැබුණි. මෙම වසර තුළ වැඩිම රැකියා අවස්ථා ප්‍රමාණයක් කෘෂිකර්මාන්ත අංශයෙන් උත්පාදනය වූ අතර, පසුගිය වසර කීපය තුළ සමස්ත ආර්ථික වර්ධනය සඳහා වැඩිම දායකත්වයක් ලබාදුන් සේවා අංශය, දෙවන වැඩිම රැකියා අවස්ථා ප්‍රමාණයක් උත්පාදනය කළේය. ඒ අනුව, මුළු සේවා නියුක්තියට කෘෂිකර්මාන්ත අංශයෙහි දායකත්වය පෙර වසරේ වාර්තා කළ සියයට 32.7 සිට 2011 වසරේ දී සියයට 32.9 දක්වා වැඩි විය. රජය විසින් දියත් කරන ලද

කෘෂිකර්මාන්ත වැඩසටහන් මගින් පරිපූරණය කෙරුණු විශේෂයෙන්ම, උතුරු හා නැගෙනහිර පළාත්වල නව ඉඩම් වගා කිරීම, කෘෂිකර්මාන්ත අංශයෙහි වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් උත්පාදනය කිරීමට හේතු විය. මේ අතර, කර්මාන්ත අංශයේ සේවා නියුක්ති දායකත්වය 2010 වසරේ දී වූ සියයට 24.2 සිට 2011 වසරේ දී සියයට 24.3 දක්වා සුළු වශයෙන් වැඩි වූ අතර, සේවා අංශයේ සේවා නියුක්තියේ දායකත්වය 2010 දී වූ සියයට 43.1 සිට 2011 වසරේ දී සියයට 42.8 දක්වා සුළු වශයෙන් අඩු විය. සමස්ත සේවා නියුක්තියට සේවා අංශයෙන් සිදුවූ දායකත්වයේ අඩුවීම, ප්‍රවාහන, ගබඩා

4.10 සංඛ්‍යා සටහන **සේවා නියුක්ති මූලයන් ^(අ)**

වර්ෂය	රාජ්‍ය අංශයේ සේවකයින්	පෞද්ගලික අංශයේ සේවකයින්	සේව්‍යයන්	ස්වයං රැකියාවන්හි නියුතු වූවන්	ගෙවීමක් නොලද පවුලේ සේවකයින්	එකතුව
2008	15.2	41.2	2.9	30.3	10.5	100.0
2009	15.5	42.1	2.6	29.2	10.6	100.0
2010	14.3	41.2	2.6	31.5	10.4	100.0
2011 (වාර්ෂික) (ආ)(ඇ)	14.3	40.4	2.9	31.4	11.0	100.0
පළමු කාර්තුව	13.6	40.5	3.1	31.9	10.9	100.0
දෙවන කාර්තුව	14.4	40.6	2.7	31.6	10.7	100.0
තෙවන කාර්තුව	15.0	40.2	2.8	30.7	11.3	100.0

(අ) උතුරු පළාතෙහි දත්ත ඇතුළත් කර නොමැත. මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
 (ආ) 2011 සිව්වන කාර්තුව සඳහා කාර්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වා නොමැත.
 (ඇ) තාවකාලික

4 මුළු වැටුප්, සේවා නියුක්තිය සහ වෙළඳාම

4.11 සංඛ්‍යා සටහන

රාජ්‍ය අංශයේ සේවා නියුක්තිය

අංශය	2009	2010	2011 (අ)	ප්‍රතිශත වෙනස	
				2010/2009	2011/2010 (අ)
රාජ්‍ය (අ)	1,047,041	969,574	986,386	-7.4	1.7
අර්ධ රාජ්‍ය (අ)	266,543	250,017	246,091	-6.2	-1.6
සමස්ත රාජ්‍ය අංශය	1,313,584	1,219,591	1,232,477	-7.2	1.1

(අ) තාවකාලික මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුව
 (ආ) මධ්‍යම රජය, පළාත් සභා හා ප්‍රාදේශීය සභා
 (ඇ) රාජ්‍ය සංස්ථා, මණ්ඩල සහ අධිකාරීන්

හා සන්නිවේදන සහ වෙළෙඳාම් හා හෝටල් යන උප අංශවලින් සිදු වී ඇති බව නිරීක්ෂණය කෙරිණි.

සේවා නියුක්තිය එහි ස්වභාවය අනුව වර්ග කළ විට, ගෙවීම් නොලබන පවුලේ සාමාජිකයන් හා සේවා යෝජකයන්ගෙන් මුළු සේවා නියුක්තියට ලැබුණු දායකත්වය, 2011 වසරේ දී වැඩි වූ අතර, රාජ්‍ය අංශයෙහි සේවා නියුක්තියන්ගේ දායකත්වය 2010 වසරේ පැවති මට්ටමේම නොවෙනස්ව පැවතිණි. පෞද්ගලික අංශයේ සේවා නියුක්තියන්ගෙන් සහ ස්වයං රැකියාවන්හි යෙදෙන්නන්ගෙන් සේවා නියුක්තියට ලැබුණු සාපේක්ෂ දායකත්වය 2010 වසර හා සසඳන විට පහත වැටුණද, මෙම කාණ්ඩවල සේවා නියුක්තියන්ගේ සංඛ්‍යාවෙහි වැඩිවීමක් 2011 වසරේ දී වාර්තා විය. 2011 වසර තුළ දී මුළු සේවා නියුක්තියට පෞද්ගලික අංශයෙන් ලැබුණු දායකත්වයේ පහත වැටීමක් පෙන්නුම් කළ ද, මුළු සේවා නියුක්තියෙන් සියයට 14.3 ක් වූ රාජ්‍ය අංශය හා සසඳන විට, සියයට 40.4 ක ඉහළ දායකත්වයක් වාර්තා කරමින් පෞද්ගලික අංශය තවදුරටත් එහි ප්‍රමුඛතාවය පවත්වාගෙන යනු ලැබිණි. 2011 වසර තුළ ගෙවීම් නොලබන පවුලේ සාමාජික කාණ්ඩය වැඩිම රැකියා අවස්ථා ප්‍රමාණය ජනනය කළ අතර, ස්වයං රැකියා කාණ්ඩය රැකියා අවස්ථා උත්පාදනය සම්බන්ධයෙන් දෙවැනි ස්ථානය ගැනිණි. සේවා යෝජකයන්, ස්වයං රැකියාවල නියුතු වූවන් හා ගෙවීම් නොලබන පවුලේ සාමාජිකයන් යන කාණ්ඩවල සේවක සංඛ්‍යාවේ වැඩි වීම තුළින් පැහැදිලි වන්නේ, වර්ධනය වෙමින් පවතින ආර්ථිකය විසින් මෑත කාලය තුළ දී වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් අසංවිධිත අංශයෙහි උත්පාදනය කර ඇති බවයි. 2011 වසරේ දී කෘෂිකර්මාන්ත අංශයෙහි වැඩි වූ සේවා නියුක්ති උත්පාදනය විශේෂයෙන්ම, ගෙවීම් නොලබන පවුලේ සාමාජිකයන් සහ ස්වයං රැකියාවල නියුක්ත වූවන් විසින් ශ්‍රී ලංකාවේ විරැකියාව අඩු කිරීම සඳහා දැක්වූ දායකත්වය තවදුරටත් තහවුරු කරයි.


සේවා වියුක්තිය

කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණයට අනුව, 2010 වසරේ පැවති සියයට 4.9 ක් වූ සේවා වියුක්ති අනුපාතය 2011 වසරේ දී සියයට 4.2 ක් දක්වා සැලකිය යුතු ලෙස තවදුරටත් අඩු විය. පසුගිය වසරේ 401,000 ක් වූ සේවා වියුක්තිකයන්ගේ සංඛ්‍යාව 2011 වසරේ දී 342,000 ක් ලෙස ඇස්තමේන්තු කෙරිණි. 2011 වසරේ පැවති හිතකර සාර්ව ආර්ථික පසුබිම, ආර්ථිකයේ අංශ තුනෙහිම යහපත් වර්ධනයක් ඇති කිරීමට හා ඒ තුළින් වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ජනිත කිරීමට ඉවහල් විය.

2008 වසරේ සිට ඉහළ යාමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළ අ.පො.ස. (උ.පෙළ) සහ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම් සහිත පුද්ගල කාණ්ඩය තුළ සේවා වියුක්තිය 2011 වසරේ දී අඩු වීමක් වාර්තා විය. ඒ අනුව, මෙම කාණ්ඩයෙහි සේවා වියුක්ති අනුපාතය පෙර වසරේ වාර්තා වූ සියයට 11.6 සිට 2011 වසරේ දී සියයට 9.0 දක්වා සැලකිය යුතු ලෙස පහත වැටිණි. මීට සමගාමීව, අ.පො.ස. (සා.පෙළ) සුදුසුකම් සහිත පුද්ගල කාණ්ඩයෙහි සේවා වියුක්තිය ද, පෙර වසරේ වාර්තා වූ සියයට 6.9 සිට 2011 දී සියයට 5.2 දක්වා අඩු විය.

අවුරුදු 15-29 වයස් කාණ්ඩයේ සේවා වියුක්තිය ද 2011 වසරේ දී අඩු විය. වඩා පැහැදිලිව සඳහන් කළ හොත්, අවුරුදු 15-19 සහ අවුරුදු 20-29 යන වයස් කාණ්ඩවල තරුණ සේවා වියුක්තිය 2010 වසරේ පැවති සියයට 20.3 සහ සියයට 13.8 සිට පිළිවෙළින් සියයට 15.4 සහ සියයට 12.4 දක්වා 2011 වසරේ දී සැලකිය යුතු ලෙස පහත වැටිණි. තවද, පුරුෂ හා ස්ත්‍රී යන

4.2 රූප සටහන **ශ්‍රම බලකා සහ විරැකියාවේ ප්‍රවණතාවයන් 2008-2011**



සටහන : 2011 සිව්වන කාර්තුව සඳහා කාර්තුමය ශ්‍රම බලකා සමීක්ෂණය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වා නොමැත.

4.12 සංඛ්‍යා සටහන **සේවා විද්‍යුත් අනුපාතය (ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් ලෙස) ^(අ)**

ශීර්ෂය	2008	2009	2010	2011 (ආ)(ඇ)			
				පළමු කාර්තුව	දෙවන කාර්තුව	තෙවන කාර්තුව	වාර්ෂික
සමස්ත	5.4	5.8	4.9	4.3	4.2	3.9	4.2
ස්ත්‍රී පුරුෂ අනුපාත							
පුරුෂ	3.7	4.3	3.5	3.0	2.7	2.5	2.7
ස්ත්‍රී	8.4	8.6	7.7	6.7	7.0	6.7	6.8
වයස් කාණ්ඩ අනුව (අවුරුදු)							
15-19	20.8	20.9	20.3	14.6	16.4	15.1	15.4
20-29	13.7	15.4	13.8	12.8	13.2	11.3	12.4
30-39	3.1	3.7	3.1	2.8	2.3	3.0	2.7
40 සහ ඊට ඉහළ	1.2	1.4	1.0	0.8	0.8	0.5	0.7
අධ්‍යාපන මට්ටම අනුව							
4 ශ්‍රේණිය/5 වසර සහ ඊට පහළ	-	-	-	-	-	-	-
5-9 ශ්‍රේණිය/6-10 වසර	4.5	5.0	3.6	3.2	3.6	3.0	3.3
අ.පො.ස. (සා.පෙ)/ජා.පො.අ.ස	7.8	8.5	6.9	5.3	5.8	4.3	5.2
අ.පො.ස. (උ.පෙ)/උ.ජා.අ.ස සහ ඊට ඉහළ	10.5	11.2	11.6	10.0	7.8	9.3	9.0

(අ) උතුරු පලාතෙහි දත්ත ඇතුළත් කර නොමැත. මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව
 (ආ) 2011 සිව්වන කාර්තුව සඳහා කාර්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් පවත්වා නොමැත.
 (ඇ) තාවකාලික

දෙපක්ෂයේම තරුණ සේවා විද්‍යුත් අනුපාත පෙර වසරට වඩා පහළ මට්ටමක පැවතීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

විදේශ සේවා නියුක්තිය

2011 වසරේ දී විදේශ රැකියා සඳහා පිටත්ව යාමවල සුළු අඩු වීමක් දක්නට ලැබුණ ද, ශ්‍රී ලංකාවේ සේවා විද්‍යුත් පීඩනය අඩු කිරීමෙහිලා එහි ආයතනවය සලකා බැලීමේ දී, විදේශ රැකියා අවස්ථාවන් අඛණ්ඩව ඉතා වැදගත් සේවා නියුක්ති මූලාශ්‍රයක් විය. සාමාන්‍ය රටාව අනුව යමින්, 2011 වසරේ මුල් අනුයාත කාර්තු තුන තුළ දී විදේශ රැකියා සඳහා පිටත්ව යාම සංඛ්‍යාව අඛණ්ඩව ඉහළ ගිය අතර, අවසාන කාර්තුවේ දී එහි පහළ යාමක් වාර්තා විය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලයෙහි (ශ්‍රී ලං.වි.සේ.නි.කා.) ඇස්තමේන්තුවලට අනුව 2011 දී විදේශ රැකියා සඳහා පිටත්ව යාමවල මුළු සංඛ්‍යාව 262,960 දක්වා සියයට 1.7 කින් සුළු ලෙස අඩු විය. පුහුණු, අර්ධ පුහුණු, මධ්‍යම මට්ටමේ සේවක සහ ගෘහ සේවිකා යන කාණ්ඩවල විදේශ රැකියා සඳහා ස්ථාපනය කිරීමවල පහළ වැටීමක් දක්නට ලැබිණි. විදේශ රැකියා සඳහා පිටත්ව යාමවල විශාලතම පහළ යාම සිදු වූයේ ගෘහ සේවිකා කාණ්ඩයේය. 2009 දී මුළු පිටත්ව යාමවලින් සියයට 46 ක් වූ ගෘහ සේවිකා කාණ්ඩය 2011 දී සියයට 41 ක් දක්වා අඛණ්ඩව අඩු විය. මේ අතර, වෘත්තිකයන් සහ ලිපිකරු හා අදාළ කාණ්ඩවල රැකියා සඳහා විදේශගත වීම් සංඛ්‍යාව සහ ඔවුන් රැකියා

සඳහා මුළු පිටත්ව යාමවලින් දරන කොටස තවදුරටත් ඉතා පහළ මට්ටමක පැවතුණ ද එහි සැලකිය යුතු වර්ධන අනුපාතයක් 2011 දී වාර්තා විය.

වැඩි විදේශ රැකියා අවස්ථා සංඛ්‍යාවක් උත්පාදනයට සහ ශ්‍රී ලාංකික සංක්‍රමික ශ්‍රමිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන්ගේ සුරක්ෂිත බව හා සුබසාධනය වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම අදාළ බලධාරීන් විසින් 2011 වසරේ දී ද අඛණ්ඩව සිදු කරන ලදී. 2015 වසරේ දී විදේශ විනිමය ඉපැයීම් එ.ජ.ඩොලර් බිලියන 10 ක් දක්වා ඉහළ නැංවීමත්, ගෝලීය වෙළෙඳපොළ වෙත වෘත්තීමය හා තාක්ෂණික ඥානය සහිත පුහුණු මිනිස් ශ්‍රමය සපයන හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍යාංශය විසින් සැකසූ ඉලක්ක කරා ළඟා වීමත් මෙම ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන අරමුණ විය. නුපුහුණු ශ්‍රේණිවල සිට අර්ධ පුහුණු හා පුහුණු ශ්‍රේණි කරා ඉහළට විතැන් කිරීමට අනුබල සපයන ප්‍රතිපත්තියක් හරහා මෙම ඉලක්ක සපුරා ගැනීමට අමාත්‍යාංශය උපායමාර්ග සැලසුම් කර ඇත. හෙද, නාවික, ගණකාධිකරණ, තොරතුරු තාක්ෂණ, බැංකු සහ ඉංජිනේරු ආදී විශේෂිත ක්ෂේත්‍ර සඳහා ඉහළ මට්ටමේ වෘත්තීමය, තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා වන ප්‍රතිපත්ති හරහා මෙය සිදු වනු ඇත. මෙම නව ප්‍රතිපත්තිය ප්‍රවේශය මගින් සංක්‍රමික ශ්‍රම බලකාය ප්‍රතිසන්නාමනය කරනු ලබන ලබන අතර, ඔවුන්ගේ මානව මානයන් පිළිබඳව අවධානය යොමු කිරීම ද අරමුණු කරගෙන ඇත.

4 මෙ, වැටුප්, සේවා නියුක්තිය සහ වලදායීතාවය

4.13 සංඛ්‍යා සටහන

විදේශ රැකියා සඳහා පිටත්ව යෑම්

විදේශ සේවා නියුක්තිය	2009		2010		2011 (අ)	
	සංඛ්‍යාව	ප්‍රතිශතය	සංඛ්‍යාව	ප්‍රතිශතය	සංඛ්‍යාව	ප්‍රතිශතය
මුළු විදේශ රැකියා සංඛ්‍යාව	247,126	100.0	267,507	100.0	262,960	100.0
මූලයන් අනුව						
ලියාපදිංචි නියෝජිතයින්	156,567	63.3	160,498	60.0	146,456	55.7
වෙනත්	90,559	36.7	107,009	40.0	116,504	44.3
ස්ත්‍රී/පුරුෂ අනුව						
පුරුෂ	119,381	48.3	136,850	51.2	135,870	51.7
ස්ත්‍රී	127,745	51.7	130,657	48.8	127,090	48.3
ග්‍රම කාණ්ඩ අනුව						
වෘත්තීය	2,832	1.1	3,057	1.1	3,835	1.5
මධ්‍යම	6,388	2.6	6,884	2.6	6,106	2.3
ලිපිකරු හා ඒ ආශ්‍රිත	6,719	2.7	7,923	3.0	9,888	3.8
පුහුණු ශ්‍රමික	61,321	24.8	71,537	26.7	67,703	25.7
අර්ධ පුහුණු ශ්‍රමික	6,015	2.4	4,932	1.8	4,169	1.6
නුපුහුණු ශ්‍රමික	50,173	20.3	60,422	22.6	63,443	24.1
ගෘහ සේවිකා	113,678	46.0	112,752	42.1	107,816	41.0

(අ) තාවකාලික

මූලාශ්‍රය: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

පිටත්ව යාමට පෙර පුහුණු කිරීම, පුහුණු හැකියා වර්ධනය සහ සේවකයාගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කිරීම මෙහි දී දැඩිව සලකා බැලේ. රැකියා සඳහා බඳවා ගැනීමේ ක්‍රියාපිළිවෙළ ක්‍රමවත් කිරීම සඳහා රෙගුලාසි පිළියෙළ කිරීම, විවිධ සේවා නියුක්ති ක්ෂේත්‍රයන්හි විදේශ රැකියා අපේක්ෂකයින් සඳහා පුහුණු වැඩසටහන් පැවැත්වීම සහ විදේශ රැකියා නියෝජිත ආයතනවල වගකිව යුතු බව වැඩිදියුණු කිරීම ආදිය ද මෙම ක්‍රියාමාර්ගවලට ඇතුළත් වේ. එමෙන්ම, සංක්‍රමික සේවකයන් සඳහා සුබසාධන පහසුකම් සැපයීම සහ ඔවුන් විසින් මුහුණ දෙන ගැටළු හා අපහසුතා මගහරවා ගැනීම සඳහා සහාය දැක්වීම හරහා ඔවුන් තවදුරටත් අරක්ෂා කෙරිණි. නියාමනය හරහා විදේශ රැකියා සඳහා බඳවා ගැනීමේ නියෝජිතයන් තවදුරටත් ශක්තිමත් කෙරිණි. එය අනෙක් අතට, අවංක සේවා සපයන්නන් වෙතින් සේවය ලබා ගැනීම සඳහා විදේශ රැකියා සොයා යන්නන් හට උපකාරයක් වේ. විදේශ රැකියා ප්‍රවර්ධනය සඳහා වන මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග මගින් රැකියා නියුක්තියෙහි සංඛ්‍යාව හා සංක්‍රාම ප්‍රමාණය යන දෙයාකාරයෙන්ම, මැදි හා දිගු කාලීන වර්ධනයක් සඳහා ශක්තිමත් පදනමක් සැකසීම අපේක්ෂා කෙරේ.

නව විදේශ සේවා නියුක්ති මූලාශ්‍රයන් සෙවීම සහ ඉහළ පුහුණුවක් සහිත වෘත්තීයමය කාණ්ඩ සඳහා වැඩි විදේශ රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා කළ ප්‍රතිපත්තිමය වෙනස්කම් 2011 දී විදේශ සේවා නියුක්තිය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළේය.

මෙම වසරේ දී වෘත්තීයමය සහ ලිපිකරු හා අදාළ සේවා කණ්ඩායම් සඳහා වූ විදේශ රැකියා අවස්ථාවන් සඳහා පිටත්වයාමිති ඉහළ යාමක් වාර්තා වූ අතර, ගෘහ සේවිකා හා අර්ධ පුහුණු සේවා කාණ්ඩවල පහළ යාමක් වාර්තා විය. ඒ අනුව, ශ්‍රී ලංකාවේ විදේශ සේවා නියුක්ති අංශයෙහි අඛණ්ඩව ප්‍රමුඛතාවය දැක්වූ ගෘහ සේවිකාවන්ගේ පිටත්වයාම් සංඛ්‍යාව 2011 වසරේ දී තවදුරටත් 107,816 දක්වා සියයට 4.4 කින් අඩු විය. එහි ප්‍රතිඵලයක් ලෙස, 2010 දී සමස්ත පිටත්වයාම්වලින් සියයට 42.1 ක් වූ ගෘහ සේවිකා කාණ්ඩයෙහි සාපේක්ෂ වැදගත්කම 2011 වසරේ දී සියයට 41 ක් දක්වා පහළ වැටිණි. මෙලෙසම, මධ්‍යම මට්ටමේ හා පුහුණු ශ්‍රමික කාණ්ඩවල ද විදේශ රැකියා සඳහා පිටත්ව යාමිති අඩු වීමක් වාර්තා වූ අතර, එය 2010 සමග සසඳන විට සෑම මිනිස් බල කණ්ඩායමකම සාපේක්ෂ කොටස පහළ යාමට හේතු විය. පිටත්වයාමේ සංඛ්‍යාවේ සාපේක්ෂ වැදගත්කම අනුව තෙවන ස්ථානය හිමිකර ගන්නා නුපුහුණු සංක්‍රමික ශ්‍රමිකයන් අධෛර්යමත් කිරීම සඳහා රජය මගින් පියවර ගනු ලැබූව ද මෙම ශ්‍රමිකයන් මුළු පිටත්වයාම්වල ප්‍රතිශතයක් ලෙස 2010 වසරේ දී සියයට 22.6 සිට 2011 වසරේ දී සියයට 24.1 දක්වා ඉහළ යමින් එම කාණ්ඩයේ විදේශ රැකියා සඳහා පිටත්වයාම්වල විශාල වර්ධනයක් වාර්තා විය. 2010 වසරේ දී පරිදිම, 2011 දී ද පුරුෂ කාණ්ඩයේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව මෙන්ම එහි සාපේක්ෂ භාවය ද කාන්තා කණ්ඩායමට වඩා වැඩි විය. කෙසේ වුවද, 2010 ට සාපේක්ෂව පුරුෂ හා ස්ත්‍රී

රට	2010		2011 (අ)		වෙනස (අ)	
	සංඛ්‍යාව	දායකත්වය (%)	සංඛ්‍යාව	දායකත්වය (%)	සංඛ්‍යාව	ප්‍රතිශතය
කටාර්	54,676	20.4	52,553	20.0	-2,123	-3.9
සෞදි අරාබියාව	70,830	26.5	68,637	26.1	-2,193	-3.1
එක්සත් අරාබි එමීර් රාජ්‍යය	42,310	15.8	39,339	15.0	-2,971	-7.0
කුවේට්	48,108	18.0	50,657	19.3	2,549	5.3
වෙනත්	51,583	19.3	51,774	19.7	191	0.4
එකතුව	267,507	100.0	262,960	100.0	-4,547	-1.70

(අ) තාවකාලික මූලාශ්‍රය: ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය

දෙපිරිසේම සංක්‍රමණ සංඛ්‍යාව 2011 වසරේ දී අඩු විය. ඒ අනුව, විදේශ රැකියා සඳහා පිටත්වයාම්වල පුරුෂ-ස්ත්‍රී භාවය අනුව සංයුතිය පසුගිය වසරේ පැවති 51:49 අනුපාතය හා සසඳන විට 2011 වසරේ දී 52:48 ක් විය.

විදේශ රැකියා වෙළෙඳපොළ, විදේශ සේවා නියුක්තිය සඳහා පිටත්වයාම්වලින් සියයට 90 ක සහභාගිත්වයක් දරණ ප්‍රධාන වශයෙන්ම, ගෘහ සේවිකාවන්ගෙන් සමන්විත වූ මැද පෙරදිග කලාපය කෙරෙහි යොමු විය. 2011 දී විදේශ රැකියා සඳහා මුළු පිටත්වයාම්වලින් සියයට 80.3 ක් සඳහා මැද පෙරදිග කලාපය තුළ, සෞදි අරාබිය, කටාර්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය දායක විය. සමස්ත සංක්‍රමණ ශ්‍රමිකයන් සඳහා මෙම රටවල් අතුරින් කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල් එක්ව 2010 වසරේ දී දැරූ සියයට 62.7 ක දායකත්වයෙහි පහළ යාමක් 2011 දී වාර්තා විය. රැකියා සඳහා අනෙකුත් සියළුම රටවල් සඳහා පිටත්වයාම්වල සුළු ඉහළ යාමක් වාර්තා වූ අතර, එය මුළු පිටත්වයාම්වලින් මෙම රටවල් දරන සාපේක්ෂ භාවය පෙර වසරේ පැවති සියයට 19.3 හි සිට සියයට 19.7 දක්වා ඉහළ නැංවීමට හේතු විය. ශ්‍රමිකයන් ලබා ගන්නා රටවල අදාළ අධිකාරීන් සමග අවබෝධතා ගිවිසුම්වලට එළඹීම, විවිධ අයෝජකයන් හා අදාළ ආයතන සම්බන්ධ කරන නොයෙක් තොරතුරු හුවමාරු කරගැනීමට උපකාරී වන ජාලයක් සංවර්ධනය කිරීම, රජයකින් රජයකට රැකියා සඳහා බඳවා ගැනීමේ පද්ධති සැකසීම ආදී වශයෙන් විදේශ සේවා නියුක්ති ප්‍රවර්ධනය උදෙසා ගනු ලැබූ පියවර විදේශ රැකියා අවස්ථාවන් වැඩිදියුණු කිරීම සඳහා දායක විය.

විදේශ සේවා නියුක්තිය, රට තුළට විදේශ විනිමය ගලා ඒමේ වැදගත් සහ ස්ථාවර මූලාශ්‍රයක් ලෙස අඛණ්ඩව පැවතීම. සංක්‍රමණ ශ්‍රමිකයන්ගෙන් ලැබූ විදේශ සංක්‍රාම ප්‍රමාණය පෙර වර්ෂයේ පැවති

එ.ජ. ඩොලර් මිලියන 4,116 සමග සසඳන විට 2011 දී එ.ජ.ඩොලර් මිලියන 5,145 දක්වා සියයට 25 කින් ඉහළ නැගිණි. සේවා ස්ථානයේ දී ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතභාවය හා සුභසාධනය වැඩිදියුණු කිරීම, ආපසු පැමිණීමෙන් පසු ශ්‍රමිකයන්ට උපකාර කිරීම, සංක්‍රමණ ශ්‍රමිකයන්ගේ පවුල්වල සුභසාධනය සොයා බැලීම සහ අනෙකුත් දැනුවත් කිරීමේ වැඩසටහන් මගින් සංක්‍රමණ ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා වඩාත් ආකර්ශනය කරගත හැකි වන අතර, එය විදේශ විනිමය ඉපැයීම් ඉහළ නැංවීම සඳහා මගපාදනු ඇත.

ශ්‍රම ඵලදායිතාවය

සමස්ත ශ්‍රම ඵලදායිතාවය, පසුගිය වසර කිහිපය තුළ පැවති ඉහළ යාමේ ප්‍රවණතාවය අනුව යමින් 2011 වසරේ දී තවදුරටත් වැඩි විය. එක් ශ්‍රමිකයෙකු සඳහා වන ද.දේ.නි. (2002 වසරේ ස්ථාවර මිල ගණන් මත පදනම් වූ) අනුව මනිනු ලබන ශ්‍රම ඵලදායිතාවය පසුගිය වසරට වඩා සියයට 5.7 කින් වැඩි වෙමින් එක් ශ්‍රමිකයෙකුගේ ශ්‍රම ඵලදායිතාවය රුපියල් 362,800 දක්වා වැඩි විය. ශ්‍රම ඵලදායිතාවයේ මෙම වැඩිවීමට ප්‍රධාන වශයෙන් කර්මාන්ත අංශයේ (සියයට 7.6) හා සේවා අංශයේ (සියයට 6.7) ඵලදායිතාවයේ ඇතිවූ වර්ධනය හේතු වූ අතර, වසර තුළ දී කෘෂිකර්මාන්ත අංශයේ ඵලදායිතාවය සියයට 1.7 කින් පහත වැටුණි.

ශ්‍රී ලංකාව කලාපීය ආයෝජන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා සැලසුම් කරන බැවින්, ආර්ථිකයේ සියලුම අංශවල ආයෝජන අවස්ථා වර්ධනය කිරීම අවශ්‍ය වේ. කර්මාන්ත අංශයේ අත්කරගත් සැලකිය යුතු ඵලදායිතා වර්ධනය සඳහා වැඩිදියුණු කරන ලද ක්‍රියාවලි සහ අනුගමනය කරන ලද පුරුදු, දියත් කරන ලද පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් සහ හඳුන්වා

ශීර්ෂය	ප්‍රධාන ආර්ථික අංශ අනුව ශ්‍රම ඵලදායිතාව		
	2009	2010	2011 (අ)
ස්ථාවර (2002) මිල අනුව ද.දේ.නි. (රු. මිලියන)	2,449,214	2,645,542	2,863,854
කෘෂිකර්මාන්ත	295,097	315,610	320,346
කර්මාන්ත	701,129	760,334	838,932
සේවා	1,452,988	1,569,598	1,704,576
ශ්‍රම ඵලදායිතාව එක් පුද්ගලයකු සඳහා රු. '000 (ආ)	322.2	343.3	362.8
කෘෂිකර්මාන්ත	119.2	125.3	123.1
කර්මාන්ත	367.1	407.3	438.1
සේවා	451.8	472.8	504.3

(අ) තාවකාලික මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා මහ බැංකුව
(ආ) උතුරු පළාතෙහි දත්ත ඇතුළත් කර නොමැත.

දෙන ලද නව තාක්ෂණයන් දායක විය. සංවර්ධන ක්‍රියාදාමයේ දී අත්විඳීමට සිදුවිය හැකි ගෝලීය අභියෝග හා දේශීය බාධා පිළිබඳ සලකා බැලීමේ දී, වෙළෙඳපොළ කොටස එම මට්ටමේම රඳවා ගැනීමට හා තරඟකාරීත්වය පවත්වා ගැනීම සඳහා ආර්ථිකයේ සෑම අංශයකම ඵලදායිතාවයේ අඛණ්ඩ වර්ධනයක් අවශ්‍ය වේ.

ඵලදායිතා වර්ධක ක්‍රියාවලි, සන්නිවේදන හා තොරතුරු තාක්ෂණයේ සඵලදායී භාවිතය සහ පාරිභෝගික කේන්ද්‍රගත ප්‍රවේශයක් යොදා ගැනීම මගින් සේවා අංශයේ ඵලදායිතාවය තවදුරටත් වර්ධනය කරගත හැකිවනු ඇත. 2016 වසර වනවිට ඒක පුද්ගල ආදායම එ.ජ. ඩොලර් 4,000 මට්ටමට වර්ධනය කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති පසුබිමක සහ නාවික, ගුවන්, වාණිජ, බලශක්ති හා දැනුම සඳහා කලාපීය කේන්ද්‍රස්ථානයක් බවට ආර්ථිකය පත් කිරීමේ දී, මෙවැනි සැලසුම් යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා සේවා අංශයේ ඵලදායිතාවය වර්ධනය කිරීම ඉතා වැදගත් වේ.

කාලගුණය හා වෙනත් ස්වභාවික බලපෑම්වල විචලනයන් මත කෘෂිකර්මාන්තය විශාල ලෙස රඳා පවතින හෙයින්, එම අංශයේ ඵලදායිතාව කාලය සමග විචලනය වීම නොවැළැක්විය හැක. 2011 වසරේ පළමු කාර්තුවේ දී ඇතිවූ අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සිදුවූ නිෂ්පාදන සංකෝචනය කෘෂිකර්මාන්ත අංශයේ ඵලදායිතාව පහත බැසීමට හේතු විය. මිල අඩු මට්ටමක පවත්වා ගැනීම ඉහළ මූර්ත ආර්ථික වර්ධන

අනුපාතයක් ළඟාකර ගැනීමට දායක වන බැවින්, කෘෂිකර්මාන්ත අංශයේ ඵලදායිතාවය වර්ධනය වීම බෙහෙවින් වැදගත් වේ. එබැවින්, සංවර්ධන වැඩසටහන් අතර, යටිතල පහසුකම් සංවර්ධනයට අමතරව, නිසි පොහොර, වැඩිදියුණු කළ බීජ, නව තාක්ෂණය සහ නවීන යන්ත්‍රෝපකරණ භාවිතය පිළිබඳ ගොවීන්ගේ දැනුවත් බව වර්ධනය කිරීම සඳහා වැඩි ප්‍රමුඛතාවයක් ලබා දිය යුතුය.

කම්කරු සබඳතා හා ශ්‍රම වෙළෙඳපොළ ප්‍රතිසංස්කරණ

මෑත වසරවල දී කම්කරු සබඳතා සැලකිය යුතු ලෙස වර්ධනය විය. ප්‍රතිපත්තීන් ඵලදායීව ක්‍රියාවට නැංවීම සඳහා ගනු ලැබූ කාලීන ක්‍රියාමාර්ග සහ බලධාරීන් විසින් කරනු ලැබූ ධනාත්මක මැදිහත්වීම් එම අංශවල කාර්මික සාමය පවත්වා ගැනීමට හා එමගින් සමස්ත ඵලදායිතාවය ඉහළ නැංවීමට දායක විය. ආර්ථිකයට විශාල වශයෙන් හානි ඇති කරවන දීර්ඝ කාලීන කම්කරු මත ගැටුම් පැන නැගුණු 2009 වසරට පෙර පැවති කාලපරිච්ඡේදය සමග සැසඳීමේ දී, 2011 වසරේ පැවතුණු තත්ත්වය විශේෂයෙන් ප්‍රශංසනීයය. ප්‍රතිපත්ති සැකසීමේ දී, සමාජමය සංවාද සඵලදායී විධික්‍රමයක් වශයෙන් හඳුනා ගැනීම සහ සේවා ස්ථානයන්හි යහපත් සබඳතා ධෛර්යමත් කිරීම කාර්මික සාමය තුළින් ඵලදායී සේවා නියුක්තිය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වේ.

2011 වසරේ වැඩවර්ජන සංඛ්‍යාව හා අභිමි මූ මිනිස් දින ගණන තරමක් ඉහළ ගිය ද, 2009 ට පෙර

4.16 සංඛ්‍යා සටහන පෞද්ගලික අංශයේ කාර්මාන්තවල වැඩ වර්ජන

වර්ෂය	වතු අංශය			වෙනත් අංශ (අ)			එකතුව		
	වැඩ වර්ජන සංඛ්‍යාව	සම්බන්ධ වූ සේවක සංඛ්‍යාව	අභිමි මිනිස් දින ගණන	වැඩ වර්ජන සංඛ්‍යාව	සම්බන්ධ වූ සේවක සංඛ්‍යාව	අභිමි මිනිස් දින ගණන	වැඩ වර්ජන සංඛ්‍යාව	සම්බන්ධ වූ සේවක සංඛ්‍යාව	අභිමි මිනිස් දින ගණන
2008	34	34,014	41,525	17	3,917	24,130	51	37,931	65,655
2009	2	300	300	6	4,720	7,365	8	5,020	7,665
2010	9	3,185	23,037	6	1,923	2,034	15	5,108	25,071
පළමු කාර්තුව	3	804	14,220	3	369	408	6	1,173	14,628
දෙවන කාර්තුව	2	449	6,009	1	218	218	3	667	6,227
තෙවන කාර්තුව	2	332	1,208	2	1,336	1,408	4	1,668	2,616
සිව්වන කාර්තුව	2	1,600	1,600	-	-	-	2	1,600	1,600
2011 (ආ)	19	6,692	23,513	8	3,807	15,673	27	11,039	39,186
පළමු කාර්තුව	1	106	106	1	1,500	5,356	2	1,606	5,462
දෙවන කාර්තුව	4	433	3,028	3	1,272	7,697	7	1,705	10,725
තෙවන කාර්තුව	6	1,062	2,102	3	970	2,490	9	2,572	4,592
සිව්වන කාර්තුව	8	5,091	18,277	1	65	130	9	5,156	18,407

(අ) අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළත්ය
(ආ) තාවකාලික මූලාශ්‍රය: කම්කරු දෙපාර්තමේන්තුව

පැවති තත්ත්වයට වඩා මෙම අගයන් සැලකිය යුතු ලෙස අඩු මට්ටමක පැවතුණි. පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 2011 වසරේ දී, පෞද්ගලික අංශයේ වැඩවර්ජන සංඛ්‍යාව හා අනිමි වූ මිනිස් දින ගණන ඉහළ ගියේය. ඒ අනුව, 2010 වසරේ දී වාර්තා වූ පෞද්ගලික අංශයේ වැඩවර්ජන 15 ට සාපේක්ෂව 2011 වසරේ දී එම සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගිය අතර, පෙර වසරේ අනිමි වූ මිනිස් දින 25,071 ට සාපේක්ෂව 2011 වසරේ දී එම සංඛ්‍යාව 39,186 දක්වා ඉහළ ගියේය. එමෙන්ම, වැඩවර්ජන සඳහා සහභාගි වූ කම්කරුවන් සංඛ්‍යාව ද 2010 දී පැවති 5,108 සිට 2011 වසර වනවිට 11,039 දක්වා වැඩි විය. වැවිලි අංශයේ ඇති වූ කාර්මික මතභේද ඉහළ යාම, මුළු වැඩවර්ජන සංඛ්‍යාව ඉහළ යාම සඳහා මූලික විය.

ශ්‍රම වෙළෙඳපොළේ නම්‍යතාවය හා සුරක්ෂිතතාවය සමබරව පවත්වා ගැනීමට නියාමන රාමුව වැඩිදියුණු කිරීම සහ සමාජමය සංවාද හා කම්කරු සබඳතා ප්‍රවර්ධනය වැදගත් බව සැලකිණි. කම්කරු හා සේවා නියුක්තිය සම්බන්ධ ගැටළු සංකීර්ණ හා පුළුල් බව පැවසෙන බැවින්, පවත්නා නීතිමය ප්‍රතිපාදන සමාලෝචනය සඳහා 2011 වසරේ දී කටයුතු කරන ලදී. ඒ අනුව, නූතන අවශ්‍යතා සැපිරීමේ අරමුණෙන් 2011 අංක 39 දරණ කාර්මික ආරවුල් (සංශෝධන) පනත 2011 ඔක්තෝබර් 06 වැනි දින හඳුන්වා දෙන ලදී. එහිදී, අයුතු හෝ අසාධාරණ කම්කරු ක්‍රියාවන් වැලැක්වීමට ප්‍රමාණවත් නිවාරණයක් වශයෙන්, එවැනි ක්‍රියා සඳහා වූ දඩ ගාස්තු වැඩි කරන ලදී.

4

මිල, වැටුප්, සේවා නියුක්තිය සහ ඵලදායිතාවය